


21 වන කාණ්ඩය

3 වන කලාපය

සිංහරාද

1982 අගෝස්තු 6

August



පාර්ලිමේන්තු විවාද

(ගැන්කඩ)

නිල වාර්තාව

(අශෝභිත පිටපත)

අත්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදනය :

“ 3 ” ඡේදයේ කාරක සභාවට නම් කිරීම

ප්‍රශ්නවලට වාර්ෂික පිළිතුරු

අනුමානනතුරුගේ ප්‍රකාශය : පාර්ලිමේන්තුවේ වැඩි දියුණු කිරීමේ

පොද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා

කල් තැබීමේ යෝජනාව

1955
1955

1955



දැනට ලාභමිමිවරය

(විකල්ප)

කොට්ඨාස

(සංස්කරණය)

ප්‍රකාශන කොමිෂන්

කොට්ඨාස කොමිෂන් ; කොමසාරිස් ජනරාල්ගේ කාර්යාලය
කොළඹ 5

කොට්ඨාස

1955

කොමසාරිස් ජනරාල්ගේ කාර්යාලය

කොමසාරිස් ජනරාල්ගේ කාර්යාලය

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

அறிவிப்பு :

நிலைக்குழு "பி" க்கு நேமகங்கள்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

பிரதம அமைச்சரது அறிக்கை : விதிகளைத் திருத்தல்

தனி அங்கத்தினர் பிரேரணைகள்

ஒத்திவைப்புப் பிரேரணை

Volume 21
No. 3

Friday
6th August 1982

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ANNOUNCEMENT

Nominations to Standing Committee "B"

ORAL ANSWERS TO QUESTIONS

STATEMENT BY PRIME MINISTER : IMPROVEMENT OF
ROADS

PRIVATE MEMBERS' MOTIONS
ADJOURNMENT MOTION

பாராளுமன்ற விவாதங்கள்

(ஹாஸ்ட்)

அதிபலர் அறிக்கை

(பிரதமர் இலக்கியப்பல்கை)

பிரதமர் அறிக்கை

பிரதமர் அறிக்கை : விவாதம் : இலக்கியப்பல்கை

அதிபலர் அறிக்கை : விவாதம்

இலக்கியப்பல்கை

பக்கம் 1

இலக்கியப்பல்கை "B" நிறுவனம்

இலக்கியப்பல்கை நிறுவனம்

Friday
6th August 1981

Volume 21
No. 3

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

STATEMENT BY PRIME MINISTER: IMPROVEMENT OF
ROADS
PRIVATE MEMBERS' MOTIONS
ADJOURNMENT MOTION

ANNOUNCEMENT
Nominations to Standing Committee "B"
ORAL ANSWERS TO QUESTIONS

පාර්ලිමේන්තුව

பாராளுமன்றம்
PARLIAMENT

1982 අගෝස්තු 6 වන සිකුරුදා

வள்ளிக்கிழமை, 6 ஓகஸ்ட் 1982
Friday, 6th August, 1982

ස. න. 10 ට පාර්ලිමේන්තුව රැස්විය. කළුනායකතුමා [අල් හාජ් එම්. අබ්දුල් ඛානිජ් මහතා] මූලාසනාරූඪ විය.

பாராளுமன்றம் மு. ப. 10 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [அல்ஹாஜ் எம். அப்துல் பாஹீர் மாகார்] தலைமை வகித்தார்கள்.

The House met at 10 a.m. (MR. SPEAKER (AL HAJ M. ABDUL BAKEER MARKAR) in the Chair.

නිවේදනය

அறிவிப்பு

ANNOUNCEMENT

“බී” ස්ථාවර කාරක සභාවට නම් කිරීම
நிலைக்குழு 'பி' க்கு நேமகங்கள்

NOMINATIONS TO STANDING COMMITTEE " B "

කළුනායකතුමා

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

In terms of Standing Order No. 139, I have appointed Mr. Norman Waidyaratna, Deputy Speaker, Chairman of Standing Committee " B " for the consideration of the All Ceylon Muslim Women's Association (Incorporation) Bill.

I have nominated the following additional Members to serve on Standing Committee " B " for the consideration of the Bill :-

- Mr. M. A. Abdul Majeed
- Mr. M. H. M. Naina Marikar
- Mr. M. L. Ahamed Fareeth
- Mr. M. Haleem Ishak
- Mr. Jabir A. Cader
- Mr. Merrill Kariyawasam
- Mr. Lakshman Jayakody
- Miss Sriyani Daniel
- Dr. W. Dahanayake
- Mrs. R. Pathmanathan
- Mr. G. V. Punchinilame
- Mr. Pathmin Fonseka
- Mr. V. Yogeswaran
- Mr. C. Chandra Ranatunga
- Mrs. Daya Sepali Senadheera

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

ඒ. ජී. සැලි මහත්මිය, උලුවිටිකේ : වෑන්දඹු විශ්‍රාම වැටුප්

திருமதி ஏ. ஜி. சலி, உலுவிட்டிகே : விதவை ஓய்வூதியம்

MRS. A. G. SALLY, ULUWITIKE : WIDOWS' PENSION

30/82 (2)

1. ආවාජිය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க—காலி)

(Dr. W. Dahanayake—Galle)

රාජ්‍ය පරිපාලන ආමන්තවු සහ වැවිලි කටුම්භක ආමන්තවුගෙන් අඩු ප්‍රමාණය : (අ) වෑන්දඹු විශ්‍රාම වැටුප් අංක 249828 නම් උලුවිටිකේ, කිතුලම්පිටියේ සේන දහනායක මහතා බැරේ යන ලිපිනයේ පදිංචි ඒ. ජී. සැලි මහත්මියට ගෙවිය යුතු වෑන්දඹු විශ්‍රාම වැටුප් ගෙවන්නේ කවදාද? (ආ) විශ්‍රාමික වී. ඒ. ගුණසිංහ මහතා 1981 මැයි 27 වැනිදා මියයයි බැව් එතුමා දන් නේද?

பொது நிர்வாக அமைச்சரும் தோட்டத் தொழில் அமைச்சரும்

மானவரைக் கேட்ட வினா : (அ) உலுவிட்டிகே. கித்துலம் பிட்டியைச் சேர்ந்த திரு. சேன தசநாயக்க மேற்பார்த்து திருமதி ஏ. ஜி. சலி என்பவருக்குரிய விதவை ஓய்வூதியம் (இல. 249828) எப்போது கொடுக்கப்படும்? (ஆ) ஓய்வூதியக் காரர் திரு. வி. ஏ. குணசிங்க 27 மே 1981 இல் மாணமடைந்தார் என்பதை அவர் அறிவாரா?

asked the Minister of Public Administration and Minister of Plantation Industries : (a) When will the widow's pension due to Mrs. A. G. Sally, C/o. Mr. Sena Dassanayake, Kitulampitiya, Uluwitike, whose widow's pension number is 249828, be paid? (a) Is he aware that the pensioner, Mr. V. A. Goonesinghe, died on 27th May, 1981?

හරින්ද්‍ර කෝරියා කොරියා (නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ආමන්තවු)

(திரு. ஹரிந்திர கொறயா—பொது நிர்வாகப் பிரதி அமைச்சர்)

(Mr. Harindra Corea—Deputy Minister of Public Administration)

(a) The Widows and Orphans Pension award was made on 26.04.82 and a copy has been sent to the widow. She has to call over at the Galle Kachcheri, for payment, if she has not done so already. (b) Yes.

asked the Minister of Industries and Scientific Affairs :
 (a) (i) Were quotations called for the construction of the Head Office buildings of the Ceylon Leather Goods Corporation? (ii) If so, will he state the names, addresses and quotations of the institutions and individuals who submitted quotations? (iii) If not, why?
 (b) (i) What was the institution to which the construction of the buildings was assigned? (ii) What was the amount agreed on? (c) (i) Did the Corporation pay that institution a sum of money exceeding the amount agreed for the construction of these buildings? (ii) What was the amount paid? (iii) What were the reasons for such payment? (d) (i) Why was a different company assigned the construction of lavatories that are part of these same buildings? (ii) What is the cost involved? (iii) Was the construction of lavatories a requirement under the agreement with the former company? (iv) If not, why? (e) (i) How much does the Corporation yet owe to the first company? (ii) What are the reasons for the arrears of payment?

உன். டென்சில் பூநாண்டி மஹா (நியோජ්ஜ கல் மான்த னா விடா கடுயது கடுவிறும)

(திரு. என். டென்சில் பெர்னாண்டோ—கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் பிரதி அமைச்சர்)
 (Mr. N Denzil Fernando—Deputy Minister of Industries and Scientific Affairs)

(a) (i) Yes. (ii)–

	Rs.	Cts.
(1) Stephen & Sons, 38 Aniwatte Road, Kandy	2,308,342.96	
(2) Jil Construction & Engineering Ltd., 94, Chatham Street, Colombo 1	2,355,415.37	
(3) Redwins & Co., 77/8, Grandpass Road, Colombo 14	2,360,789.53	
(4) Lanka Engineering Services Ltd., 10/1, 14th Lane, Colombo 13	2,399,680.98	
(5) Cappa Engineers & Consultants, 39, Guildford, Crescent, Colombo 7	2,616,288.40	
(6) Cross World Construction Co. Ltd., 225, Galle Road, Colombo 3	2,780,176.25	
(7) Nilrosha Engineering, 30/2, Church Road, Nugegoda	2,946,818.00	

(iii) Does not arise. (b) (i) Stephen & Sons, 38, Aniwatta Road, Kandy. (ii) Rs. 2,308,342/96. (c) (i) Yes. (ii) Rs. 80,312/80. (iii) An extra-contractual payment for additional work done. (d) (i) Construction of lavatories were not assigned to a different company. (ii) Does not arise. (iii) Yes. (iv) Does not arise. (e) (i) Rs. 99,225/24, being retention fees. (ii) Does not arise.

கேள்விகள் பதிலளிப்பது
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

What was the additional work that was done?

உன். டென்சில் பூநாண்டி மஹா
 (திரு. என். டென்சில் பெர்னாண்டோ)
 (Mr. N. Denzil Fernando)

Additional work?

கேள்விகள் பதிலளிப்பது
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

In your reply to (c) (iii) of the reason given was payments for additional work.

உன். டென்சில் பூநாண்டி மஹா
 (திரு. என். டென்சில் பெர்னாண்டோ)
 (Mr. N. Denzil Fernando)

An extra-contractual payment for additional work done.

கேள்விகள் பதிலளிப்பது
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

What is it?

உன். டென்சில் பூநாண்டி மஹா
 (திரு. என். டென்சில் பெர்னாண்டோ)
 (Mr. N. Denzil Fernando)

I have no details with me at the moment. I have to look into that.

கேள்விகள் பதிலளிப்பது
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

Will the hon. Deputy Minister kindly write to me within one week giving the list of additional work that had been done? I will be tabling that in the House.

உன். டென்சில் பூநாண்டி மஹா
 (திரு. என். டென்சில் பெர்னாண்டோ)
 (Mr. N. Denzil Fernando)

Let the question be tabled. I will find it out.

கட்பாடு அலுவலர்
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

He is asking you a supplementary question?

உன். டென்சில் பூநாண்டி மஹா
 (திரு. என். டென்சில் பெர்னாண்டோ)
 (Mr. N. Denzil Fernando)

I want a month's time, Sir. This construction work involves about Rs. 2 1/2 million.

සීදුව-කටුනායක නගර සභා පර්චල් : නාම පුවරු
දිනය—කட்டுනායක නகரசபை வீதிகள் : பெயர்ப்பலகைகள்
SEEDUWA-KATUNAYAKE T.C. ROADS : NAME-BOARDS

120/82 (2)

5. ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති. ලක්ෂ්මන් ඉයකොඩි)
(Mr. Lakshman Jayakody)

අමුණාහර සහ පලාත් පාලන, නිවාස හා ඉදිකිරීම්
අමතීනුමා සහ මහාමාරී කටයුතු පිළිබඳ අමතීනුමා
ගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) (i) සීදුව-කටුනායක නගර
සභාවේ විවි නම් කිරීමේ නාම පුවරු සවි කිරීමේදී කරන
කටුනායක, සිසිල් මාවත සහ නන්දා මාවත යන මාවත්
වල නාම පුවරු සවි නොකිරීමට හේතු මොනවාදැයි එනුමා
සඳහන් කරනවාද? (ii) එසේ නොකරන්නේ නම් ඒ
මන්ද? (ආ) (i) මෙම විවි එම පලාත් පාලන ආයතනය
විසින් යෝජනා ස්ථිරත්වයෙන් නම් කර ඇති නිසා
ඒවායේ නාම පුවරු වහාම සවි කිරීමට කටයුතු කරන
වාද? (ii) එසේ නොකරන්නේ නම් ඒ මන්ද?

පිරිතම අමාත්‍යවරයා, දැනුණාදි, වීදමාප්පු, තීර්මාණ
අමාත්‍යවරයා පෙරුච්චිකන් අමාත්‍යවරයාගේ කේද
විනා : (අ) (i) දිනය—කட்டுනායක නகரசபையின் வீதி
களுக்கான பெயர்ப்பலகைகளைப் பொருத்தும்போது குறளை
கட்டுநாயக்க சிவில் மாவத்தை, நந்தா மாவத்தை ஆகிய வீதி
களுக்கு பெயர்ப்பலகை பொருத்தப்படாததற்கான காரணங்
களை அவர் குறிப்பிடுவாரா? (ii) இன்றேல், ஏன்? (ஆ) (i)
இந்த வீதிகளின் பெயர்கள் இதே உள்ளூராட்சிச் சபையினால்
முன்மொழிந்து வழிமொழிப்பட்டு ஏற்றுக்கொள்ளுள்ளமை
யினால், இப்பெயர்ப்பலகைகளை உடனடியாகப் பொருத்து
வதற்கு அவர் நடவடிக்கை எடுப்பாரா? (ii) இன்றேல்,
ஏன்?

asked the Prime Minister and Minister of Local
Government, Housing and Construction and Minister of
Highways : (a) (i) Will he state why the name-boards of
the Kurana-Katunayake, Sisil Mawatha and Nanda
Mawatha roads were not put up when the road signs of
the Seeduwa-Katunayake Town Council were erected?
(ii) If not, why? (b) (i) Will action be taken to put up
these name-boards immediately as these street names
have been duly proposed, seconded and adopted by the
said local authority? (ii) If not, why?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති. ආ. ඩබ්. ඩබ්. ඩබ්. පෙරේරා)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Prime Minister and Minister
of Local Government, Housing and Construction and
Minister of Highways :

(a) (i) It is not possible to answer this question because
there are no records to show them the road signs of the
Seeduwa-Katunayake Urban Council were erected.
(ii) Please see answer to (a) (i). (b) (i) Action will be
taken in 1982. (ii) Does not arise.

කේ. එච්. ඩේවිඩ් මහතා : සේවය නතර කිරීම
திரு. கே. எச். டேவிட் : வேலைநீக்கம்
MR. K. H. DAVID : DISCONTINUANCE FROM WORK

227/82 (2)

6. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(කලාතිලි ටැන්ගු, තණනායක)
(Dr. W. Dahanayake)

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමතීනුමා සහ මහාමාරී
සංවර්ධනය පිළිබඳ අමතීනුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ)
ලාල්ලේ, මොරගොඩ ඇල අමුණේ හේවු මිරකරු ලෙස
අවුරුදු හයක් සේවය කළ ලාල්ලේ කනම්පිටිය පාරේ
අංක 34 පදිංචි කේ. එච්. ඩේවිඩ් මහතාගේ සේවය, හර
කාර ඉංජිනේරු නැත විදික් කිසිම හේතුවක් නොදක්වා,
කල්දිමක් නොමැතිව නතර කරන ලද බව එනුමා
දන්වනවාද? (ආ) ඩේවිඩ් මහතාට චෝදනා පත්‍රයක් පාර
නොදෙන ලද්දේ මන්ද? (ඈ) වැඩ නතරකිරීමට කට
වචනයෙන් කරන ලද්දේ මන්ද? (ඊ) මේ පිළිබඳව
සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඩේවිඩ් මහතාට සහන
යක් සලසා දීමට එනුමා ක්‍රියා කරන්නේද?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி
அமைச்சருமானவரைக் கேட்ட வினா : (அ) காலியிலுள்ள
மிருகோடை எலா அணைக்கட்டில் 6 ஆண்டுகளாகப் பட்டை
கவனிப்போடுகப் பணியாற்றிவரும் 34, கன்னம்பிட்டி ரோட்டு,
காலி என்ற முகவரியைக் கொண்டவருமான திரு. கே. எச்.
டேவிட் காரணம் எதுவுமின்றியும் முன்னறிவித்தலின்றியும்
பொறுப்புப் பொறியியலாளரால் வேலையினை நிறுத்தப்பட்டுள்ளார் என்பதை அறிவாரா? (ஆ) திரு. டேவிட்டுக்கு ஏன்
குற்றப்பத்திரம் கொடுக்கவில்லை? (இ) வேலையின்றும்
நிறுத்தியது வாய்ச்சொல் மூலம் ஏன் செய்யப்பட்டது? (ஈ)
இவ்விடயத்தை முழுதாக விசாரித்துத் திரு. டேவிட்டுக்கு
நிவாரணம் வழங்கச் செய்வாரா?

asked the Minister of Lands and Land Development and
Minister of Mahaweli Development : (a) Is he aware
that Mr. K. H. David of 34, Kanampitiya Road, Galle,
who has been Gate keeper at the Moragoda Ela Anicut,
Galle, for 6 years, has been discontinued from work
without any cause and without notice by the Engineer in
charge? (b) Why was no charge sheet given to Mr.
David? (c) Why was the discontinuation done by word
of mouth? (d) Will he cause a full inquiry into this
matter and grant Mr. David redress?

ආ. එම්. ඩබ්. අධිකාරි මහතා (නියෝජ්‍ය ඉඩම් හා
ඉඩම් සංවර්ධන අමතීනුමා)
(ති. ආ. ආ. ආ. ආ. අධිකාරි—කානි, කානි අපිවිලුක්තිපි
පිරිති අමාත්‍යවරයා)

(Mr. A. M. S. Adikari—Deputy Minister of Lands
and Land Development)

(a) Yes. He has been discontinued from the casual
post as he has committed an illegal act. (b) Serving a
charge sheet was not necessary as he was a casual
employee. (c) He was discontinued by letter No. G.10/
dated 18.01.1982 and not by word of mouth. (d) Does
not arise.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(කලාநிதி டபிள்யු. தஹநாயக்க) (Dr. W. Dahanayake)

Why was he not allowed to answer the charges against him ?

එ. එම්. එස්. අධිකාරි මහතා

(திரு. ஏ. எம். எஸ். அதிகாரி) (Mr. A. M. S. Adikari)

Sir, a charge sheet was not necessary as he was employed on a casual basis.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யு. தஹநாயக்க) (Dr. W. Dahanayake)

Is he aware that this particular employe served for six years ?

එ. එම්. එස්. අධිකාරි මහතා

(திரு. ஏ. எம். எஸ். அதிகாரி) (Mr. A. M. S. Adikari)

But he was employed on a casual basis. Even if he was employed for ten or twenty years on a casual basis—

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யு. தஹநாயக்க) (Dr. W. Dahanayake)

Is the Hon. Minister aware that, when an employee is on a casual basis he does not become a slave ?

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்) (Mr. Speaker)

You have already exhausted your third question.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யு. தஹநாயக்க) (Dr. W. Dahanayake)

Whatever the employee you must see that justice is done.

වෙමේගලවත්ත, රඹුක්කන : පුරාවිද්‍යා, ආරක්ෂිත ප්‍රදේශයක් කිරීම

மடமெகலாவத்தை, இரம்புக்கனை : புதைபொருளராய்ச்சி ஒதுக்கிடம்

MADAMEGALAWATHA IN RAMBUKKANA : ARCHAEOLOGICAL RESERVE

192/82 (2)

9. එම්. සිවසිතම්පරම් මහතා (කල්ලූර්)

(திரு. எம். சிவசிதம்பரம்—நல்லூர்) (Mr. M. Sivasithamparam—Nallur)

සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) රඹුක්කනට යාර 200 ක් පමණ දුරින් පිහිටි වෙමේගලවත්තේ ස්ථානයක් 1969 දී කැණීයු ලැබූ අවස්ථාවේ දී නිරාශ් දෙවියන්ගේ හා අම්මානි

දේවියගේ පැරණි ප්‍රතිමා හමු වූයේද? (ආ) වර්තමාන සමාජ සේවා ඇමතිතුමාගේ උපදෙස් පිට එය ප්‍රජ්‍යේය ප්‍රතිමා සිද්ධස්ථානයක තැන්පත් කරනු ලැබුවේද? (ඇ) එම ස්ථානයම 1972 දී කැණීය ලද අවස්ථාවේ දී වෙනත් ප්‍රතිමා සහ ඓතිහාසික වස්තු සමූහයක්ද? (ඈ) ඉහත ප්‍රශ්නවලට පිළිතුරු “ඔව්” නම්, මෙම ස්ථානය පුරා විද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශ කිරීමට එමුමා පියවර ගන්නේද?

கலாச்சார அலுவலர்கள் அமைச்சரைக் கேட்ட வினா : (அ) இரம்புக்கனையிலிருந்து சுமார் 200 யார் தூரத்திலுள்ள மடமெகலாவத்தையிலிருக்கும் இடம் ஒன்று 1969 இல் தோண்டப்பட்டபொழுது அங்கே நடராசப் பெருமானினதும் அம்மனினதும் புராதன சிலைகள் காணப்பட்டனவா? (ஆ) தற்போதைய சமூகசேவைகள் அமைச்சின் பணிப்பிழ்ந்து இந்தப் புனித சிலைகள் கோவில் ஒன்றில் பிரதிட்டை செய்யப்பட்டனவா? (இ) இதே தலம் 1972 இல் தோண்டப்பட்ட பொழுது வேறும் சிலைகளும் வேறு வரலாற்றுப் பொருள்களும் காணப்பட்டனவா? (ஈ) மேலேயுள்ள பகுதிகளுக்கிரிய பதில் ஆமெனின் இந்த இடத்தை ஒரு புதைபொருளராய்ச்சி ஒதுக்கிடமாக்க அவர் நடவடிக்கை எடுப்பாரா?

asked the Minister of Cultural Affairs : (a) Were ancient statues of God Nataraja and Amman Goddess found when a place in Madamegalawatha which is about 200 yards from Rambukkana, dug up in 1969? (b) Were these sacred statues consecrated in a temple on the directions of the present Minister of Social Services? (c) Were other statues and other historic objects found when the same site was dug up in 1972? (d) If answers to above are in the affirmative, will he take steps to make this place an archaeological preserve?

එම්. වින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வின்சன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

I answer on behalf of the Minister of Cultural Affairs.

(a). No. (b). Does not arise. (c) Yes. (d). No. As there are no archaeological remains at this place there is no need to declare this land as an Archaeological Reserve.

එම්. සිවසිතම්පරම් මහතා

(திரு. எம். சிவசிதம்பரம்) (Mr. M. Sivasithamparam)

I am sorry the Hon. Minister is not here. I have very reliable information that these things were found.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்) (Mr. Speaker)

Hon. Member, are you asking a supplementary question?

එම්. සිවසිතම්පරම් මහතා

(திரு. எம். சிவசிதம்பரம்) (Mr. M. Sivasithamparam)

Will the Hon. Minister please look into this matter?

E.P.F. ? (d) Is he aware that no such sum has in fact been paid ? (e) (i) How much balance is in fact due on the E.P.F. contribution of N. H. Dharmasena ? (ii) When will this be paid ?

ඇම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා (කමකරු නියෝජ්‍ය ඇමතිතුමා)

(திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா—தொழில் பிரதி அமைச்சர்)

(Mr. M. Joseph Michael Perera—Deputy Minister of Labour)

(අ) ඔව්. (ආ) මැදගලතුරේ පදිංචි ඩබ්. ඇයිලින් තෝනා මහත්මියට 81. 09. 11 වැනි දින රු. 187.73 ගෙවා ඇත. (ඇ) තැන. විමර්ශන අවසන් වීමෙන් පසු ධර්මසේන මහතාගේ වැන්දඹුවට ජීම් යැකිකි හිම සේවක දර්ථ සාධක අරමුදලක් වේ නම් එය ගෙවීමට පියවර ගන්නා බව ගලතුර වතුයායේ අධිකාරීට සේ. අ. අරමුදලේ අධිකාරී විසින් දැනුම් දී ඇත. (ඈ) පැන නොනගී. (ඉ) (i) රු. 922.75 (ii) ඩබ්. ඇයිලින් තෝනා මහත්මියට ගෙවීම සඳහා 82. 07. 15 වැනි දින රු. 922.75 ක් වටිනා අංක කේ. 5011387 දරණ වෙස්පන ගලතුර වතුයායේ අධිකාරී වෙත යවා ඇත.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Will the Hon. Minister kindly see that the superintendent pays this money to her ?

එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා

(திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா)

(Mr. M. Joseph Michael Perera)

Yes.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය :

පාරවල් වැඩිදියුණු කිරීම

பிரதம அமைச்சரது அறிக்கை : வீதிகள் திருத்தம்

STATEMENT BY PRIME MINISTER : IMPROVEMENT OF ROADS

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා මහා මාජිල කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(திரு. ஆர். பிரேமதாசு—பிரதம அமைச்சரும் உள்ளூர் ராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing and Construction, Minister of Highways, and Leader of the House of Parliament)

Mr. Speaker, I thank you for having provided me this opportunity of making a statement on a matter which will undoubtedly be of great importance to all hon. Members of this House. It has to do with the improvement of our roads which have become recently a matter of much concern to all hon. Members and indeed to the general public.

I do not want to go into all the reasons for the deterioration of our road system. Let me refer to only

two factors which, I believe all hon. Members will agree with me, can be regarded as contributing to the present state of affairs.

Firstly, at no time in the past has our road system of some 15,000 miles had to carry the kind of traffic that it now does. As a result of the open economic policy the Government has followed since 1977, we have had an enormous increase in the number of vehicles. Today many more vehicles are using our roads than ever before. I think this fact is obvious to anybody who has to travel on our roads. In addition, of course, with the great development works we have initiated, vehicles of a size and weight never before seen on our roads are now using our roads. Very long trailers carrying heavy equipment and containers, which were unknown in the past, are now using our roads every day.

Although the intensity of use has therefore gone up, we have not been able to divert a corresponding amount of money for the improvement of the road system. Owing to the rapid escalation in the price of tar, from about Rs. 7 a gallon pre-1977 to Rs. 30 a gallon now, we have not been able to give the same amount of attention to road maintenance as in the past. This one fact is illuminating. While ideally we should be spending about Rs. 20,000 per year per mile on the maintenance of our trunk roads, all we can afford is about half that amount. So, as hon. Members will appreciate, we are caught on both sides—on the one hand, the ever increasing usage of the roads, and on the other, increasing costs of maintenance.

I decided therefore that something urgent and effective would have to be done immediately if we were to rehabilitate our road system. I made a proposal to the Cabinet that a sum at least of Rs. 65 million must be provided if our highways were to be brought back to a minimum condition. I am very happy to say that the Cabinet accepted my proposal in toto. I must thank the Hon. Minister of Finance for granting this amount. I am also happy to state that this sum of money has now been released to the Ministry of Highways for a major programme of rehabilitation of roads. This sum of money is in addition to the monies already provided for road maintenance in the 1982 Budget.

How are we going to make the best use of this additional Rs. 65 million ? I know you will all agree that we must get the best use of this money at this stage. I directed my engineers to give me a breakdown of how the money should be used. They have done their investigations in their areas, discussed matters with many of you and other local organizations, and have now proposed that the breakdown should be as follows :

Firstly, since recent floods have caused damage in many parts of the country, a sum of Rs. 22.3 million for the repair of flood damage ; Secondly, since many roads, particularly the " C " Class roads which carry bus traffic,

Public Servants ; and whereas this is an injustice perpetrated upon the teachers who are taking a leading part in the upliftment of society, this Parliament is of opinion that necessary steps should be taken without delay to remove all such anomalies under which they suffer.”—(Mr. W. J. M. Lokubandara).

ප්‍රශ්නය යලිත් සහතික කරන ලදී.

வினா எடுக்கப்படப்பெற்றது.
Question again proposed.

ප්‍ර. සා. 10.27

වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා (හපුතලේ)

(திரு. டபிள்யூ. ஜே. எம். லொக்குபண்டாரா—ஹபுத்தலை)
(Mr. W. J. M. Lokubandara—Haputale)

ගරු කථානායකතුමනි, මා පසුගිය වතාවේ මේ විවාදය කල් තබන අවස්ථාවේදී මේ ගරු සභාවට ප්‍රකාශ කරමින් සිටියේ සමාජයට ඉතා වැදගත් සේවාවක්, වගකීමක් ඇති රාජකාරියක්, ඒ වගේම වැටුප් ගෙවා කිසිම දවසක නිදහස් කළ නොහැකි අන්දමේ ඉතාම භාරදුර බරපතල සේවාවක් කරන ගුරුවරුන්ට තිබෙන වගකීම් භාරය ගැන සලකා බැලීමට ඊට සමාන්තරව ඔවුන්ට ඉදිරුම ලැබිය යුතු අයිතිවාසිකම් නොලැබෙන බවයි. ඒ බවට මම නොයෙකුත් සාධක තමුන් නාත් සේට ඉදිරිපත් කළා.

මම අද තමුන් නාත් සේට ඉතාම පැහැදිලිව කියා සිටින්නේ, අපේ රජය සමාජයේ කාහටත් නැතිවම බැරි පෞරුෂ වර්ධනය සඳහා, හොඳ පුරවැසියන් බිහි කිරීම සඳහා සමාජයට කරන්නට පුළුවන් ඉහළම ආයෝජනය වන අධ්‍යාපනය සඳහා කරන වැය කිරීම් සම්බන්ධයෙන් සලකා බැලීම, අපේ රජය ගත් දුරදර්ශී පියවරක් බවයි, නොමිලයේ පාසල් පොත් ලබාදීම. ඒ වගේම අපි අපේ විමධ්‍යගත අයවැයෙන් සැහෙන මුදලක් වැය කරන්නේ ගුරුවරුන්ගේ සේවාව ලැබෙන, ඒ වගේම අපේ රටේ බාල පරපුරේ, අනාගත පරපුරේ අභිවෘද්ධිය සලසන පාඨශාලා වැඩි දියුණු කිරීමටයි. අපි මේ සා විශාල ධනාත්කාරියක් විෂය කරන නිසාම ඒ කාර්යය හරි හැටි ඉෂ්ඨ වීමට නම් එහි නියැලිව සිටින ගුරුවරුන්ට තෘප්තමත්ව, සංතුෂ්ටියෙන් සමාජයට සේවාවක් සලසන්නට අවස්ථාව සලසා දිය යුතුව තිබෙනවා. මේ අතින් බැලීමට අපි අපේ සමාජයේ දියුණුවට වැය කරන මුදල් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නට ගන්නා ප්‍රයත්නයේ එක් අංශයක් තමයි, විශේෂයෙන්ම ගුරුවරුන්ට නිසි වැටුපක් ලබා දීම.

මේ අතින් බලන විට වෙනත් රජයේ සේවකයින් සතු වෘත්තීය අයිතිවාසිකම් යනාදිය සලකා බැලීමට ගුරුවරුන්ට එබඳු පහසුකමක් ඇත්තේ නැහැ. ඇත්තවශයෙන්ම කවර තරාතිරමේ මාක්ස් වාදී වාමාංශික දේශපාලන මත දරන්නෙකු වුවත් ගුරුවරුන් වෘත්තීය අයිතිවාසිකම් පනාගෙන පෙළපාලි ගානේ රස්තියාදු වෙනවා නම් එක හරිය කියන්නට පුළුවන්කමක් නැහැ. ගුරුවරුන්ට සලකන නවාය කියන්නේ අපේ සමාජයේ අයිතිවාසිකම් අපේම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමයි.

ගරු කථානායකතුමනි, වෙනත් රජයේ සේවකයන්ට තිබෙන ඉතා වැදගත් උසස්වීමක් වශයෙන් ලබා ගන්නට පුළුවන් දෙයක් තමයි පරිපාලන සේවයට තෝරා ගැනීමේ විභාගයට පෙනී සිටීම. යම් සේවාවක අවුරුදු දහයක් පමණ සිටියා නම් ඔවුන්ට ඒ සේවාවේ එසේ සිටි

මේ ප්‍රතිඵලයක් වශයෙන් ජ්‍යෙෂ්ඨතාවය අනුව සුදුසුකම් ලැබෙනවා පරිපාලන සේවා විභාගයට පෙනී සිටීමට. ගුරුවරුන් සම්බන්ධව බැලීමට ඒ තත්ත්වය වෙනස්. ඇත්ත වශයෙන්ම අපේ රටේ අධ්‍යාපන සේවාවක් තිබියදීත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් මූල්‍ය ධාන්‍ය—ප්‍රමුඛස්ථාන්‍ය—ලැබෙන්නේ පරිපාලන සේවයේ තිලධාරීන්ටයි. මේ ගැන නොයෙකුත් මතභේද තිබෙනවා. අධ්‍යාපනඥයන්ට ලැබිය යුතු තැනක් කවරා කාරයෙන් හෝ මෙසේ පරිපාලන සේවකයන්ට දන්නාම අධ්‍යාපනයට යන කලද සාව කුමක්ද? බොහෝ විට ගුරු දුක නොදන්නා හුදෙක් තිලධාරී වාදයෙන් මත් වූ මුදල් රෙගුලාසි පරිපාලන රෙගුලාසි කෙරෙහිම බරපතල විශ්වාසයක් තබන තිලධාරී පැලැන්තියට ගුරුවරුන්ගේ අධ්‍යාපනයේත් වගකීම භාර දන්නාම ඇත්තවශයෙන්ම ශාර්ථකව අධ්‍යාපනයට සේවයක් වෙයිද කියන ප්‍රශ්නය මතු කළ අවස්ථා එකක් දෙකක් නොවෙයි. මේ ගැන තවදුරටත් සලකා බැලිය යුතුව තිබෙනවා.

කවරා කාරයෙන් වුවද අද අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඉහළම විධායක තනතුරු ලැබීමට තරම් භාග්‍යවත්තයන් විසිටින්නේ පරිපාලන සේවයේ තිලධාරීන්. පුද්ගලයන් නම් ගුරු වෘත්තියෙහි නියැලී ලබන ජ්‍යෙෂ්ඨතාවය උඩ ගුරුවරුන්ට පරිපාලන සේවා විභාගයට පෙනී සිටීමේ සුදුසුකම නොලැබීමයි. නමුත් වෙනත් සේවාවල අයට යතුරු ලේඛකයන්ට පවා ලිපිකරුවන්ට පවා ඒ සේවාවන්හි කරනු ලබන සේවාව අනුව පරිපාලන සේවයට පිවිසීමේ විභාගයට පෙනී සිටීමට අවස්ථා ලැබෙනවා. ගුරුවරුන්ට ඒ අවස්ථාව නැහැ. ඒක බරපතල විෂමතාවක්. අතින් රජයේ සේවකයන්ට තිබෙන වරප්‍රසාද ගැන සලකා බලන විට සමාජයේ හිත සුව පිණිස දිවා රෑ නොබලා රාජකාරි වේලාවක් නැතිව සිටා රහිත සේවයක් කරන ගුරුවරුන්ට ඒ අවස්ථාව සලසා දිය යුතුව තිබෙනවා. යටත් පිරිසෙයින් අවුරුදු දහයක සේවා කාලයක් තිබෙන ගුරුවරුන්ට ඔවුන්ගේ සේවා වාර්තා ගැන සලකා බලා සිමිත පරිපාලන සේවා විභාගයට පෙනී සිටින්නට ඉඩකඩ සැලසීම සමහර විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින තිලධාරී වාදය මැඩ පැවැත්වීමට හොඳම හොඳ පියවරක් බවත් අපට කියන්නට පුළුවනි.

මගේ මූලික යෝජනාවේ තිබෙනවා ණය පහසුකම් ගැන. රජයේ අනෙකුත් සේවකයන් සම්බන්ධව සලකා බලන විට ගුරුවරුන්ගේ ණය ගනුදෙනුවක් කර ගන්නට තිබෙන පසුසුව මොකක්ද? එතැනත් ගුරුවරුන් සම්බන්ධයෙන් පුද්ගල විධියේ විෂමතාවක් දක්වනවා. වෙනත් රජයේ සේවකයන්ට තිබෙන පහසුකම් නැහැ. ගුරුවරුන්ට. සෑම විටම ගුරුවරුන් දෙස බලන්නේ වපර ඇසින්. ගුරුවරුන්ට අනෙකුත් පුරවැසියන්ට තිබෙන අයිතිවාසිකම්වත් නැහැ. අද වැනි යුගයක අද පවතින සමාජ රටාවේ ක්‍රමයක ණය මුදලක් ලබා නොගෙන තමන්ගේ කටයුතු කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මුදලේ බලය ගැන සලකා බලන විට අද වැනි වාණිජ සමාජයක පුද්ගලයකුට ණයක් නොලැබ ජීවත්වීම ඉතාම අපහසුයි. බැංකුවකට නොගිහිත් තමන්ගේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු කර ගැනීම ඉතාම අපහසුයි. එබඳු සමාජයක ගුරුවරුන්ට රජයේ අනෙකුත් සේවකයන්ට තිබෙන වරප්‍රසාද සහ හිමිකම් තබා වෙන

[වි. ජ. මු. ලෝකබණ්ඩාර මහතා]

යම් පහසුකමක්වත් නැහැ. ඒ බවට මා එක නිදර්ශන යක් තමුන් කාන්සේට පෙන්වන්නම්. දැනට යම් ගුරු වරයෙක් මහජන බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන සිටිනවාය කියමු. ඒ ණය මුදලේ මාසික වාරිකය කෙලින්ම ගුරුවරයාගේ වැටුප් පතෙන් බැංකුවට යවන්නට බැහැ. නමුත් වෙනත් රජයේ සේවකයන්ට තමන්ගේ වැටුප් පතෙන් ඒ ණය වාරික මුදල් ගෙවන්නට පුළුවනි. ගුරු වරයාට බැහැ. රජයේ සේවකයන්ට ඉඩ තිබෙනවා මාස් පතා ණය වාරිකය තම වැටුප් ලැයිස්තුවෙන් කෙලින්ම බැංකුවට යවන්නට. ගුරුවරුන්ට එහෙම නොවෙයි. ගුරු වරුන්ට තිබෙනවා අධ්‍යාපන සේවකයන්ගේ සමුපකාර සමිතිය කියා එකක්. පළමුවෙන් ඒ සමිතියට ගුරුවරුන් බඳවා ගෙන ණය මුදලේ වාරිකය ගුරුවරයාගේ වැටුපෙන් ඒ සමුපකාර සමිතියට අරගෙන එමගින් බැංකුවට ගෙවීමයි අද කෙරෙන්නේ.

බොහෝකොට මේ සමිතිය මගින් මාස් පතා ණය වාරිකය සඳහා අවශ්‍ය මුදල ගුරුවරුන්ගේ වැටුපෙන් අය කර ගන්නා තමුන් එය බැංකුවට ගෙවීම අතපසු කෙරෙනවා. මේ නිසා සිටුවන්නේ ගුරුවරයාගේ ආත්ම ගෞරවය නැති වීමයි. වෙනත් රජයේ සේවකයන්ගේ වැටුප් පතෙන් මෙවැනි ණය වාරික කෙලින්ම කපා ගත්තවා. නමුත් ගුරුවරයා සමුපකාර සමිතියට බැඳී, ණය වාරික මුදල ඒ සමිතිය මගින් අයකරගෙන එහෙත් ගෙවන්නට ඕනෑ. මේ නිසා ගුරුවරයාගේ ගරුත්වය නැති වී යනවා පමණක් නොව, ණයකරු වූ ගුරුවරයාට තමන්ගෙන් සිදු නොවූණු වරදකට වෝදනා ලබන්නත් සිදු වෙනවා. ඔහුගේ ණය වාරිකය ඔහු සමුපකාර සමිතියට ගෙවා තිබෙනවා. නමුත් ඒ සමුපකාර සමිතිය අවස්ථා වෝචිතව බැංකුවට ඒ මුදල ගෙවා නැති නිසා, සමහරවිට ඒ සමිතිය ඒ මුදල තම වාසියට යොදා ගන්නා නිසා, තම ආත්මගෞරවය නැති වන විධියේ වරදකට ගුරුවරයා ලක්වෙනවා. ගුරුවරයාට ණය මුදල ලබා ගැනීම සඳහා අත්දැන් කළ ඇපකාරයන් ඉදිරියේ පවා බොහෝ කොට අපේ ගුරුවරයාට ලජ්ජා සහගත තත්ත්වයකට පත් වන්නට සිදු වෙනවා. මෙය ඉතාම බරපතල වරදක්. මෙය ගුරුවරයා සමාජය ඉදිරියේ ලජ්ජා සහගත තත්ත්වයට පත් කරන්නට හිතාමතාම ගන්නා ලද එක්තරා පියවරක් යයි කියන්නට පුළුවනි. එක අතකින් මෙය කුමන්ත්‍රණයක් යයි කියන්න ඕනෑ.

රජයේ අනෙක් සේවකයන්ට තිබෙන පහසුකම් ගැන සලකා බැලුවාම, බැංකුවකින් ණය මුදලක් ගන්නා යන ගුරුවරයාට මෙයින් සිදු වී තිබෙන්නේ විශාල විෂමතාවක් බව පැහැදිලි වෙනවා. මෙය ඉතාම බරපතල වරදක්. අප්‍රමාදව මේ වරද නිවැරදි කිරීම මුදල් අමාත්‍යාංශයේ වගකීමක් බව මම කියන්න ඕනෑ. මෙය හිතාමතාම ගුරුවරයා දෙවැනි තැනට පත් කිරීමක්. ගුරුවරයාට සමාජයේ තිබිය යුතු තත්ත්වය නැති කර දැමීමක්.

තවත් කරුණක් තිබෙනවා. ආයතන අතින් බැලුවාම, රජයේ අනෙක් සේවකයන්ට වාගේම ගුරුවරයාටත් තිබෙන ඉතා වැදගත් අයිතියක් නිවාඩු ලබා ගැනීම. 'ගුරුවරුන්ට මාස තුනක පමණ නිවාඩුවක් වෙනමම තිබෙනවා, තව සෙතසුරාදා ඉරිදාත් නිවාඩු තිබෙනවා, ගුරුවරුන් තරම් නිවාඩු ගන්නා වෙනත් පිරිසක් නැහැ' යි බොහෝ අය කියනවා. එහෙත් එසේ කියන අය කවු

රුත් පාහේ තමන්ම ගුරුවරයකු වුණොත් බලන්නේ ගුරු වෘත්තියෙන් බේරී වෙනත් වෘත්තියකට පැන ගන්නයි. ගුරු වෘත්තිය ඒ තරම් හොඳ නම්, නිවාඩු පහසුකම් ආදිය ඒ තරම් තිබෙනවා නම්, එහෙම කියන අය ඒ තත්ත්වයට නොයන්නේ ඇයි?

ඊනියා නිලධාරී පැලැන්තියේ සමහර අය නිතරම කියන්නේ ගුරුවරයාට ඕනෑවටත් වඩා නිවාඩු තිබෙන බවයි. නිවාඩු ආදී පහසුකම් ගුරුවරයාට ඒ තරම්ම තිබෙනවා නම්, ඒ නිලධාරීන් ඒ තත්ත්වයට එළඹෙන්නට නොකැමැති වීමයි පුදුමය. ඒ අය ගුරු වෘත්තිය සලකන්නේ දෙවැනි තත්ත්වයෙන්. අද ගුරුවරයාට නිවාඩු සම්බන්ධයෙන් ආණ්ඩුවේ නීතියේ හැටියට තිබෙන තත්ත්වය මොකක්ද? යම්කිසි ගුරුවරයෙක් අවුරුද්දේ තමාට හිමි නිවාඩු නොගෙන සිටියොත් ඒ නිවාඩු අහෝසි වෙනවා. හිලවු නිවාඩු කියා දෙයක් ගුරුවරයාට නැහැ. රජයේ වෙනත් සේවකයන්ට එහෙම නොවෙයි. ඔවුන් තමන්ට හිමි නිවාඩු නොගත්තොත් හිලවු නිවාඩු වශයෙන් ඒවා වෙනත් අවස්ථාවකදී පැවිවී කරන්නට පුළුවනි. එහෙත්, ගුරුවරයාට ඒ අයිතිය නැහැ. මේ නිසා අවුරුද්ද තුළ තමන්ට හිමි නිවාඩු කෙසේ හෝ ගන්නම ගුරුවරයාට සිදු වී තිබෙනවා.

ගුරුවරයා නිතරම නිවාඩු ගන්නවාය කියන වෝදනාවට ඔහු බොහෝ විට කිසිම විවරයකින් තොරව ලක් වෙනවා. ගුරුවරයා නිවාඩු නොගන්නවා නම් තමයි මෝඩකම. තමන්ගේ නිවාඩු නොගෙන තියාගෙන සිටීමෙන් ගුරුවරයාට ඇති වන වාසිය මොකක්ද? අමාරු වේලාවකදී ඔහුට ඒවා හිලවු නිවාඩු වශයෙන් ලබා ගන්නට, ඒ නිවාඩු පැවිවී කරන්නට පුළුවනි කමක් නැහැ. ඔහුට ඒ වෙනුවට හිලවු නිවාඩු දෙන්නේත් නැහැ. නමුත් ඔහු නිවාඩු ගන්නාම, නිතරම නිවාඩු ගන්නවාය කියන වෝදනාවට ලක් වෙනවා. මේකට මොනවාද කරන්න තියෙන්නේ? මේක හරියටම 'ගෙදර ගියොත් අඹු නසී; මග සිටියොත් තෝ නසී' කිව්වා වාගේ වැඩක්. නිවාඩු ගන්නත් බැහැ. ගන්නාම, නිවාඩු ගන්නවාය කියා බණිනවා. නිවාඩු නොගත්තොත් ඒ වෙනුවට හිලවු නිවාඩු දෙන්නේත් නැහැ. ගුරුවරයා මේ විධියේ අසීරු තත්ත්වයකට පත් කරන්නේ ඇයි? මේ තිබෙන විෂමතාව වහාම නැති කළ යුතුයි. මෙය බරපතල තත්ත්වයක විෂමතාවක්

තවත් කරුණක් තිබෙනවා. මේ ගැන මම ඔබතුමාට කීපවරක්ම යන්නම් සඳහනක් කර තිබෙනවා. රජයේ වෙනත් සේවකයකුට යම්ම කිසි සේවයක් උදෙසා, රාජකාරි වේලාවේදී රාජකාරියෙන් පැනනගින යම් කිසි කටයුත්තක් සම්බන්ධයෙන් රාජකාරි නිල ගමනක් යන්නට සිදු වුණොත්—නිල ගමනක් එපා, පෞද්ගලික ගමනක්වත් යන්නට සිදු වුණොත්—එය නිල වශයෙන් ආවරණය වන අන්දමට වැඩ කටයුතු සලස්වාගෙන යන සිරිතක් තිබෙනවා. ඔවුන් එයට යැපීම් දීමනා ලබනවා. ගමන් වියදම් දීමනා ලබනවා. ලැගුම් දීමනා ලබනවා. හොඳ හොඳ්දක්. එහෙත් ගුරුවරයාට? ගුරුවරයා යම් බන්ධයෙන් මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්.

සේවාස්ථ සැසි කියලා සංස්කරණ සම්මේලන තිබෙනවා. මේවාට සහභාගි වෙන ගුරුවරුන්ට ගමන් වියදම් දෙන්නේත් නැහැ. යැපීම් දීමනා දෙන්නේත් නැහැ. මේ සේවාස්ථ පුහුණුව, කියන ඒවා මණ්ඩලය අනුව,

අධ්‍යාපන දිස්ත්‍රික්කය අනුව නොයෙකුත් ආකාරයෙන් පැවැත්වෙනවා. බොහෝ විට මාසයකට වරක් කිසිම සැකයක් නැත, තුන් මාසයකට වරක් නම් පැවැත්වෙනවාමයි. මේවාට ගුරුවරුන්ට යන්න සිදු වෙනවා. මේවාට සහභාගි වෙන්නට යනවිට කිසිම ආකාරයකින් බස් එකේවත් නිකන් එකක යන්න නැහැ. බොහෝ විට සැතපුම් 10 ක් 12 ක්, 15 ක් 20 ක්, සමහර විට ඊටත් වැඩි දුර ප්‍රමාණයක් යන්න සිදු නෙවෙයි. නමුත් අඩු ගණනේ බස් ගස්තුවටත් දෙන්න නැහැ. මේ අතීත් බලන විට ගුරුවරුන්ට සිදුවී තිබෙන්නේ බරපතල අසාධාරණයක්. ඒ සම්මන්ත්‍රණවලට නොගොනිනුත් බැහැ. ගියේ නැහැ කිව්වොත් එතැනදී තර්ජන ගර්ජන එල්ල වෙනවා. සමහර විට පාසැලේම වුවමනාවකට, අවශ්‍යතාවයකට, තමන්ගේ ශිෂ්‍යයන්ගේ තමන්ගේ පාසැලේ උපකරණ අඩුපාඩුවක් නිසා, ඒ වගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්නටත් බොහෝ විට අධ්‍යාපන කාර්යාලයට යන්න සිදු වෙනවා. එවැනි අවස්ථාවකටවත් සලකන්න නැහැ. ඒ වගේම බොහෝ විට අධ්‍යාපන දිස්ත්‍රික්ක මට්ටමෙන් සේවස්ථ පුහුණුවීම් පවත්වන විට හැතපේම 25, 30 තරම් ආගන යන්නට එන්නට සිදු වෙනවා. එහෙත් ඒ අයට කිසිම සැලකිල්ලක් කෙරෙන්න නැහැ.

මා ඔබතුමාට ඒ වගේම තවත් ඉතාම බරපතල කාරණයක්, ගුරුවරුන් සම්බන්ධයෙන් සිදුවන විෂමතාවයක් පෙන්වා දෙන්න ඕනෑ. ගුරුවරුන්ට උසස් වීම් ලබා දීමේ ශ්‍රේණි ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න නැහැ. ඇත්තම කියනවා නම් කිසිම සාධාරණයක් නැති ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වෙන්නේ. 1977 සිට අපේ රජය කාලයේ දී කිසිම ගුරුවරයෙකුට උසස්වීමක් ලැබුණද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕනෑ, 1970 සිට 1977 දක්වා යම් යම් ගුරුවරුන්ට ලැබුණු උසස්වීම් ගැන සලකා බැලුවාම, අධ්‍යාපන බලල පත්‍රිකාවෙන් පවා අනුඥාව ඇත්තේ යම්කිසි ගුරුවරයෙකු ඒ කාලයේ සිටම ලබාගන්න ජ්‍යෙෂ්ඨතාවය අනුව උසස්වීම් දීමයි. එහෙත් 1977 සිට දැන් 1982 අවසාන වෙන්නත් යනවා, අපේ මේ පාලන කාලය තුළදී ඒ විධියේ උසස්වීම් දුන්නෙම නැහැ. මේ නිසා බරපතල අසාධාරණයක් සිදුවී තිබෙනවා, දේශපාලන වශයෙනුත්. දේශපාලන වශයෙනුත් අසාධාරණයක් සිදුවී තිබෙනවා අපේ රජය කාලයේදී. මේ ගැන විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නට ඕනෑ.

හැම විටම උසස්වීමක් දීමේදී සලකන්නේ ජ්‍යෙෂ්ඨත්වය. ජ්‍යෙෂ්ඨත්වය ලැබී තිබෙන්නේ 1970 සිට 1977 දක්වා උසස්වීම් ලැබුණ අයට. ඊට පස්සේ අද වන තෙක් නැහැ. තවමත් තිබෙන්නේ කා. නි. පත්වීම් ආදියයි. 'කාර්ය නියුතු' කියලා කියනවා. ඒ නිසා ඒ ගුරුවරුන්ගේ ස්ථිර භාවයක් ඇතිවෙන්න නැහැ, පාසැල සම්බන්ධයෙන්. වෙන දෙයක් එපා, මාණ්ඩලික අධ්‍යාපන නිලධාරීන් තරම් අපේ පාසැල්වල වැඩකටයුතු සම්බන්ධයෙන් සම්පව කටයුතු කරන වෙනත් නිලධාරීන්ගේ නැහැ. තව මොන තරම් වැදගත්, ඉහළ පසි ලබන ඉලක්කම් හතරේ පසි ලබන අය හිටියත් ඒ අය වගේ නොවෙයි. මා. නි. තමයි, මාණ්ඩලික නිලධාරීන් තමයි හැම

විටම ඡන්ද කොට්ඨාශයක අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු වලදී සම්පව කටයුතු කරන්නේ. ගරු කළානැතිකමත්, තමන්තැන්ගේ පත් කර ගන්න ඒ මාණ්ඩලික අධ්‍යාපන නිලධාරීන්ගේ ස්ථිර වෙලාද කියලා දන්න නැහැ. බොහෝම කණගාටුදායක තත්ත්වයක්. ඔහු අස්විට සිටින විට, ඔහුගේ සේවා තත්ත්වය පවා ස්ථිර නැති විට අපි කොහොමද, සමාජයේ ස්ථිරසාර තත්ත්වයක් අපේක්ෂා කරන අනාගත පරපුරේ වගකීම දරන ගුරුවරුන් සම්බන්ධයෙන් සන්නේෂයකට පත් වෙන්නේ? මේ ඉතාම බරපතල තත්ත්වයක්. ඒ නිසා අප්‍රමාදව ඒ ගැන බැලිය යුතුයි.

හාණ්ඩුගාරයේ හැම එකටම මුදල් නැහැ, නැහැ කියනවා නම් එය වැරදියි. මේ අධ්‍යාපන ප්‍රශ්නයට නැති මුදල් නිබල වැඩක් නැහැ හාණ්ඩුගාරයේ තිබෙන්නට ඕනෑ ඒකටයි. ලෙකින්—ඒ ඊනියා මාක්ස් වාදිනුත්—වැදගත් කියලා කිව්වෙ මොකක්ද? 'අධ්‍යාපනය සම්බන්ධයෙන් අරපරිස්සම කියන වචනය වැරදියි. අධ්‍යාපනය සම්බන්ධයෙන් විසදුම් කරන තරමක් ආයෝජනය නැටියට ගන්න පුළුවන්' කියලයි. අපි අද ලමයෙකුගේ පෞරුෂ වර්ධනය සඳහා, ලමයෙකුගේ අනාගතය උදෙසා යම් මුදලක් වැය කරනවා නම් ඒ මුදල තමයි අනාගතයේදී ඉතිරි වන්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මිට වඩා පුළුල් විධියට කල්පනා කර බලන්න ඕනෑ. රජයේ ලිපිකරුවන් වැනි අය ගැන කල්පනා කර බැලුවොත් ඒ අයට ශ්‍රේණි වර්ග ලැබිල තිබෙනවා. ඒ අනුව, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව, උසස් වෙන්නට පුළුවන්. එහෙත් ගුරුවරුන් සම්බන්ධයෙන් එහෙම නැති බව අපි දන්නවා. දේශපාලනඥයින්ට උදව් කිරීම නිසා, දේශපාලනඥයින්ගේ හිත් දිනා ගැනීම නිසා සමහර විට වාසනාවකට හරි අවාසනාවකට හරි උසස් වීමක් ලැබුණොත් මිසක් කාලයක් තිස්සේ මේ නපුරු තත්ත්වය පැවතිල, පැවතිල ගුරුවරුන් කෙරෙහි විශ්වාසයක් නැති තත්ත්වයට ඇවිත් තිබෙනවා. අධ්‍යාපන නිලධාරීන් හුදෙක් පස්සා දෙරෙහිම, බලපෑම් තුළින්ම පැමිණි පුද්ගලයින්ගේ, කියා හැඟෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ කාලය තුළ කිසිම ආකාරයක උසස්වීමක් නොදුන් තත්ත්වයකුයි, පැවති තිබෙන්නේ. එම නිසා ම: එක් යෝජනාවක් කරන්න කැමැතියි. මෙවැනි උසස්වීම් දීම සඳහා, කරුණාකර විවෘත තරග විභාගයක් පවත්වන්න. වුවමනා නම් සම්මුඛ පරීක්ෂණයක් තබා සාධාරණ විධියට, සුදුස්සාට සුදුසු තැන ලැබෙන ආකාරයට කටයුතු කෙරෙන්න ඕනෑ. මේ උසස්වීම් ගැන කළා කරන විට තවත් දෙයක් නොකියාම බැහැ.

1981 දී පැවැත්වුණ, අධ්‍යාපන සේවයේ 5 වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක්. ඒ විභාගයේ ප්‍රතිඵල අනුව ගුරුවරුන් 220 ක් පමණ සම්මුඛ පරීක්ෂණයට කැඳවිණ. පහුවල තිබුණ, එයින් 145 දෙනකු පමණ තෝරාගෙන තිබෙනවාය කියා. 220 න් 145 ක් තෝරා ගන්නා නම් තෝරා නොගත් පිරිසට අයත් වෙනවා, 75 ක් පමණ. ඒ තෝරා නොගත් 75 දෙනාට තිබෙන්න බෑ. අර තෝරා ගත් 145 දෙනාට වඩා සුදුසුකම්. නමුත් සෝදිසි කර බැලුවාම තිබෙන්නේ පුදුම තත්ත්වයකුයි. එහිදී සාධාරණය ඉෂ්ට වී නැහැ. මා මේ අවස්ථාවේදී සභාගත කරනවා අධ්‍යාපන

[වි. ජ. ම. ලොකුබණ්ඩාර මහතා]

සේවයේ 5 වන ශ්‍රේණියේ තනතුරු අපේක්ෂක සංවිධානයෙන්—බණ්ඩාරවෙලින්—මා වෙත එවා ඇති සන්දේශයක්

“සංවිධායක,
අ. සේ. V වන ශ්‍රේණියේ තනතුරු අපේක්ෂක සංවිධානය,
ධම්පල විදුහල,
බණ්ඩාරවෙල,
24. 06. 82.

ගරු හපුතලේ පාර්ලිමේන්තු මන්ත්‍රී,
වි. ජ. ම. ලොකුබණ්ඩාර මහතා වෙත.

ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ 5 වන පංතියට උසස් කිරීමේ අක්‍රමිකතා

ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ 5 වන පංතියට උසස් කිරීම සඳහා 1981, 10, 24 දින පවත්වන තරඟ විභාගයේ ප්‍රතිඵල මත 1982 පෙබරවාරි අගදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් වශයෙන් කිසියම් පිරිසක් තෝරාගෙන ඇත. එසේ තෝරා ගැනීම පිළිබඳව අප සංවිධානයේ විරෝධත්වය මෙයින් පළ කරමු. මේ පිළිබඳ පහත සඳහන් කරුණු ඔබගේ අවධානය යොමු කිරීමට ඉදිරිපත් කරමු.

1. සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබුවත්ගෙන් තෝරාගෙන ඇති පිරිස හා තෝරා නොගත් පිරිස අතර ඇති අධ්‍යාපනික හා අනෙකුත් සේවා තත්ත්වයන් සසඳා බැලීමේදී ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි අය තෝරා නොගත් අවස්ථා ඇත. මේ තත්ත්වය යටතේ සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු දීමේ කෙරෙහි සාධාරණ සාධකයක් අප තුල ඇත. එහෙයින් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබුවත් විභාගයේදී ගත් ලකුණු සහ සම්මුඛ පරීක්ෂණයේදී ගත් ලකුණු ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටිමු.

2. මෙම ශ්‍රේණියට අයත් ඇබැඳි රුදියක් දැති නිසා තරඟ විභාගයේදී ප්‍රමාණවත් ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබුවත් සියළු දෙනාම අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇත්නම් අ. සේ. V පංතියට උසස් කරන ලෙස ඉල්ලා සිටිමි.

3. සම්මුඛ පරීක්ෂණයේදී අසමත් කරන ලද වැඩි දෙනෙකු අ. සේ V වන පංතියේ ආරම්භක වැටුප් තලය පසු කළ අයවෙ. මේ නිසා මේ සියළු දෙනාට උසස්වීම් දීමෙන් මුදල් ප්‍රතිපාදනය පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී.

4. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව උසස්වීම් දීම සඳහා පවත්වනු ලැබූ තරඟ විභාගය නිලධාරී වාදයේ ඇඟිලි ගැසීම් වලට භාජන නොවී අපක්ෂපාතව උසස්වීම් දීම සඳහා යොදා ගත යුතු බව දන්වා සිටිමි.

මේ කරුණු සැලකිල්ලට යොමු කර සම්මුඛ පරීක්ෂණයේදී අසාධාරණයක් සිදු වූ සියළු දෙනාටම සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා සිටිමු.

මෙයට,
ගරු ලේකම්”

ඒ සන්දේශයෙන් පෙනී යන්නේ කුමක්ද? විදුහල් පති කමක් දරා නොතිබුණු අයටත් උසස්වීම් ලැබී තිබෙනවා. ඒ අතර, තෝරා නොගත් පිරිස අතර ඉන්නවා, විදුහල්පති වශයෙන් අවුරුදු 8 ක් සේවය කර තිබෙන අයත්. ඒ අයට උපාධිය තිබෙනවා, අධ්‍යාපන ඩිප්ලෝමාව තිබෙනවා. තෝරා ගත් අය අතර අවුරුදු 10 ක සේවයක් පමණක් ඇති අය ඉන්නා අතර, තෝරා නොගත් පිරිස අතර ඉන්නවා, අවුරුදු 22 ක සේවයක් ඇති අයත්. ඒ තෝරා නොගත් පිරිසේ ඉන්නා සුදුසුකම් ඇති උදවියට සිය සේවා කාලය තුළ කිසිම ආකාරයක විනයානුකූල දඬුවමක් ලැබී නැහැ. ඒ උපාධිධාරීන් දැනටමත් සිය වැටුප් ක්‍රමයේ උපරිමය ඉක්මවා තිබෙනවා. එම නිසා වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ.

ඒ අයට හොඳ පළපුරුද්දකුත් තිබෙනවා. එම නිසා ඒ උදවියට ශ්‍රේණියක් දෙන එකයි, තිබෙන්නේ. එය අතින් යන එකක්ය? එවිට සාධාරණයන් ඉෂ්ට වෙනවා. අවුරුදු 10 ක සේවයක් තිබෙන කෙනකුට ඒ උසස්වීම ලැබී අවුරුදු 22 ක සේවයක් තිබෙන කෙනකුට නොලැබෙනවා නම් එය මහා විභිච්චක් ; භාසායට ලක් වන කාරණයක්. එම නිසා මේ තත්ත්වය අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමු කොට එම අසාධාරණය වහාම නැති කළ යුතුය කියා මේ අවස්ථාවේදී මා ඉල්ලා සිටිනවා.

ඒ වගේම ගුරුවරුන්ට තවත් අතකින් සිදු වී තිබෙන අසාධාරණයකුත් පෙන්වා දෙන්න ඕනා. ගුරුවරුන්ට කියනවා, ණය සහන සහා මගින් සාධාරණ ලෙස ණය ලබා ගන්න පුළුවන් කියා. ඒ වුණට ඒ ණය සහන සහා ක්‍රියාත්මක වන්නේ ගුරුවරුන්ගේ විනාශයටයි. ඇත්ත වශයෙන්ම ණය සහන සහා ක්‍රමය මේ රජයෙන් ඇති කෙරුණු ක්‍රමයක් නොවෙයි. කොයි ආකාරයෙන් හෝ වේවා, මේ ණය සහන සහා ක්‍රමයෙන් සිදු වී තිබෙන්නේ, ගුරුවරුන්ගේ ආත්ම ගෞරවය විනාශ වීමයි. ගුරුවරුන්ට ණය දීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මේ ණය සහන සහා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන්නවා. නමුත් ණය මුදල් ඉල්ලා සිටින සියලුම ගුරුවරුන්ට නම් ණය මුදල් ලැබෙන්නේ නැහැ.

රු. 5,000 ණය මුදල හා තුන් මාසයක වැටුප් ප්‍රමාණයේ ණය මුදල කියා ණය මුදල් දෙන ක්‍රම දෙකක් තිබෙනවා. රු. 5,000 ණය මුදල ලබා ගැනීමට ඉල්ලා සිටි විට ණය සහන සහා විසින් පැනවී තිබෙන නීති-රීති අනුව තමන්ගේ අතින් රුපියල් තුන්-හාරසියක් වියදම් කරන්න සිදුවෙනවා. ණය මුදල ලබා ගැනීමට ප්‍රථමයෙන් ඒ විධියට රුපියල් තුන් හාර සියක් වියදම් කරන්න සිදු වීමත්, ණයක්.

රීළඟට තවත් ලෙඔක් තිබෙනවා. ඒ විධියට කලින් රුපියල් තුන්-හාර සියක් වියදම් කළත් ඒ ණය මුදල ලබාගන්න ඉල්ලුම් කළ දිනයේ සිට අවුරුදු 3 ක් පමණ බලා ඉන්න සිදුවෙනවා. ඇතැම් ණය සහන සහා සහිකයන්ගේ හිතවතුන්ට නම් ඒ මුදල ලබා ගැනීමට එපමණ කාලයක් යන්නේ නැහැ. ඒ කොහොම වුණත් සැහෙන කාලයක් නම් යනවා. තුන් මාසයේ වැටුප් ණය ලබා ගන්න වුණත් සමහරුන්ට අවුරුදු දක් පමණ බලාගෙන ඉන්න සිදු වෙනවා.

මේ හේතු වශයෙන් ඉදිරිපත් කරන්නේ ණය දීමට ප්‍රමාණවත් මුදලක් ණය සහන සහාවට නැති බවයි. ප්‍රමාණවත් තරම් මුදල් නැත්නම් මේ ණය සහන සහා වලින් වැඩක් නැහැ. මේ ණය සහන සහාවලට අවශ්‍ය තරම් මුදල් ලබා දීම භාණ්ඩාගාරයේ යුතුකමක්. එහෙම නොවුණොත් වන්නේ නිකම් බොරුවට ණය සහන සහා අටවාගෙන එපමණකින් සැඟිමකට පත් වන්නයි. එහෙම වුණොත් ගුරුවරුන්ට සිදු වන්නේ හදිසි අවශ්‍යතාවයන් සඳහා ණය සහන සහාවේ සහනය අපේක්ෂාවෙන් ඉල්ලුම් පත් ඉදිරිපත් කොට ඒ දිනා බලාගෙන වයසට යන එක පමණයි. ඒ අයගේ හදිසිය කට මුදල් ලැබෙන්නේ නැහැ.

ගුරුවරුය අද පත් වී සිටින ශෝචනීය, කනගාටු දායක, දු:ඛිත තත්ත්වය මප්පු කිරීමට සනාථ කිරීමට එක ලිපියක් ඉදිරිපත් කරන්න කැමතියි.

1982. 07. 14 දානමින් බිබිලේ ඉලක්කපුරාන්ත කණිෂ්ඨ විද්‍යාලයේ ජී. ජී. ඩැනිස්ටර් ද සිල්වා මහතා මේ ලියුම එවා තිබෙන්නේ. මේ ලියුම කියවීමට ඔබ තුමාට පෙනී යයි මොන තරම් තත්ත්වයකට ගුරුවරු පත්වෙලා ඉන්නවාද කියන එක. එතුමා කියනවා මේ විධියට :

" වයස අවුරුදු 47 ක් වූ මා පුහුණු පලමු පෙළ ගුරුවරයෙකි. අවුරුදු 24 ක් වූ සේව, කාලය දුෂ්කර ප්‍රදේශවලටම සීමා විය. අතට ලැබෙන වැටුප රු. 835.66 කි. පවුලේ යැපෙන්නන් ගණන 8 කි. සදාකල්ගිම රු. 600 ක් රජයට ණයගැතියේ වෙමු."

අවුරුදු 47 යි වයස. අවුරුදු 24 ක් සේවා කාලය. ඒ මුළු කාලයම දුෂ්කර ක්‍රියාවකි. ඒ එක්කම අවුරුදු 24 ක් කමුරලා අතට හම්බවෙන්නෙ කියද? රු. 835.66 යි. පවුලේ යැපෙන්නන් 8 දෙනයි. සදාකල්ගිම රුපියල් 600 ක් රජයට ණයයි. ඊළඟට එම ලිපියේ මෙහෙම තිබෙනවා :

" දැනට අවුරුදු දෙකක පමණ කාලයක සිට ඇස් පෙනීමේ දුර්වලතාවයෙන් පෙළෙමි. පොඩි අකුරු නොපෙනේ. මේ නිසා දෛනික ජීවිතයේ බොහෝ අතවරයන්ට මුහුණ පෑමට සිදුව ඇත."

මේ ගුරුවරයා අවුරුදු 24 ක්ම සමාජයට සේවය කරලා දැන් ඇහැ පේන්නෙ නැහැ. මේ ඒ ගුරුවරයා අතින්ම ලියා තිබෙන ලිපිය.

" ලැබෙන පඩියෙන් 8 දෙනකට ජීවත් වෙන්නට සිදුවී ඇති මේ ගිණන ගුරුවරයා "

මේ එයාමයි ලියන්නෙ.

" කණිනාඩි කුට්ටිකේ ලබා ගැනීමට නොහේ උත්සාහයක් නැත."

මේ අපට සන්නෝෂ විය හැකි තත්ත්වයක් නොවෙයි, ගරු කථානායකතුමනි. මහා දානපතිගේ ඉන්නවා පත්‍රයේ නම දා ගන්න රුපියල් ලක්ෂ ගණන් දෙන, සමහර විට දේශපාලනයේ තැනක් ගන්නත් මුදල් දෙන අය ඉන්නවා. අපේ රටේ මේබඳු තත්ත්වයක් තිබෙනවා. මේවාට සලකන්නට බලන්නට කෙනෙක් නැහැ. මෙන්න මේකයි තත්ත්වය.

" මේ ගිණන ගුරුවරයා කන්නාඩි කුට්ටිකේ ලබා ගැනීමට නොහේ උත්සාහයක් නැත. පඩියෙන් එය ලබාගතහොත් දින 10 ක් පමණ ජීවත් වීමට ක්‍රමයක් නොමැත." දැනට කන්නාඩි කුට්ටිකේ රු. 250.00 ක් පමණ වේ. මැතිතුමනි, මෙය ලබාගැනීමට නොහැකි වුවහොත් ඇස් නොපෙනීමේ දුර්වලතාවය උඩ විශ්‍රාම යාමට සිදු වේ. එසේ වුවහොත් විශ්‍රාම වැටුප ලබාගැනීමට අවුරුදු දෙකක් පමණ කාලය ගත වේ."

ගුරුවරයෙක් අවුරුදු 30 ක් පමණ වැඩ කරලා අන්තිමට විශ්‍රාම ගියාම, ඒක තමයි දෙන බරපතලම දවුටම. විශ්‍රාම ගන්න ගිය අවස්ථාවේදී විශ්‍රාම වැටුප ලැබෙන්නෙ නැහැ. මේක මහා හයානක තත්ත්වයකි. මම නම් කවදාවත් ගුරු වන්නියේ ඉඳලා නැහැ. මට ඒ භාග්‍යය ලැබුණෙ නැහැ. මේ ගරු සභාවේ ඉන්නවා ඉතාම හොඳ ගුරුවරු. ඉතාම හොඳ දක්ෂ විදුහල්පති වරු. ඒ ගුරුවරුන්ගේ විශේෂ අනුකම්පාව ඇති වෙන්න ඔනෑමෙබඳු ගුරුවරු සම්බන්ධයෙනි. ඒ දැසින් මොන තරම් දැස් එළිකරන්න ඇත්ද? මොන තරම් අයගේ අනාගත අභිවෘද්ධිය සලසා තිබෙනවාද? අනාගත පරම් පරාවේ යහපතට තේද මේ දැස් මෙහෙයවලා තිබෙන්නේ? ඒ දැස්වලින් අයහපතක් කරලා නැහැ. එබඳු ඔහුගේ ඒ දැස නොපෙනී යන තත්ත්වයට වැටු

ණට පස්සේ කන්නාඩි කුට්ටිකේ ගන්නට පුළුවන් තත්ත්වයක් ඔහුට නැහැ. මේකයි, රටේ තිබෙන හයානක තත්ත්වය.

මේ අවස්ථාවේ දී ගරු අධ්‍යාපන ඇමතිතුමා පැමිණෙනවා ගරු සභාවට. මා සන්නෝෂ වෙනවා එතුමාගේ පැමිණීම ගැන. ගරු කථානායකතුමනි, එතුමා වාගේ උදාර දක්ෂ පාලකයන් බිහි කරන්නට මේ රටේ ගරු පරපුර මොන තරම් දුකක් වේදනාවක් දරන්න ඇත්ද කියා මේ අවස්ථාවේ දී මා ප්‍රශ්න කරනවා. වර්තමාන අතින් ඉතාම අංග සම්පූර්ණ අන්දමේ, ඉතාම හොඳ පුද්ගලයන් බිහි කරන්නට ගුරුවරුන් නොගන්නා වාගමක් නැහැ. සමාජයේ තත්ත්වයක්, විනයගරුක භාවයක්, විනිත භාවයක් තිබෙනවා, නම්, ඒ සියල්ලේම නම්බුව, ගෞරවය නිසැකයෙන්ම යායුත්තේ ගුරුවරයාටයි. එබඳු ගුරුවරයා අවාසනාවන්ත විධියට, තම ඇස් නොපෙනෙන අවස්ථාවේ කන්නාඩි කුට්ටිකේ ගන්නට බැරි තත්ත්වයකට වැටී තිබෙනවා. මේ තත්ත්වය ගැන කල්පනා කලාම, අප කාටවත් ඒ ගැන සතුටුවෙන්න බැහැ. අටදෙනෙකුගේ කුසගිනි නිවන්න සිටින කෙනෙක් කන්නාඩි ගතාතොත් දැවෙයි බඩගින්නේ. කන්නාඩි නොගන්නොත් ඇස් පේන්නෙ නැහැ. ඇස් පේන්නෙ නැතුව විශ්‍රාම ගියොත් විශ්‍රාම වැටුප ලබාගන්න අවුරුදු දෙක තුනක් යන නිසා එහෙක් හිඟාකන්න වෙන තත්ත්වයක් ඇතිවෙන්නෙ. මේ වාගේ තත්ත්වයක් ගැන කල්පනා කලාම අපට කවදාවත් ඒ ගැන සතුටුවෙන්න බැහැ.

ලෝකයේ වෙනත් රටවල් ගැන, විශේෂයෙන්ම අප්‍රිකා රටවල් ගැන කල්පනා කර බැලුවාම අපේ රට වල් බොහොම දියුණුයි කියා කියනවා. එහෙත් නයිජීරියාව, සිම්බාබ්වේ වැනි නොදියුණු රටවල ගුරුවරුන්ට ලැබෙන වැටුප සමග සමාන කර බැලුවාම අපේ රටේ ගුරුවරුන්ගේ වැටුප තිබෙන්නේ ඉතාම කණගාටුදායක තත්ත්වයක. ගුරුවරයාගෙන් වෙන සේවය ගැන කල්පනා කර බැලුවාම ගුරුවරයාට තම දැනුම දියුණු කර ගන්නට අවස්ථාවක් දිය යුතු බවට සාකච්ඡා නැහැ. එහෙත් ගරු කථානායකතුමනි, යම්නම් ජීවිතය ගැට ගහගන්නටවත් බැරි තත්ත්වයක් ඇති වෙන කොට කොහොමද ඒ ගුරුවරයා සමාජය අපේක්ෂා කරන අන්දමට තමන්ගේ දැනුම දියුණු කර ගන්නට පොතක් පතක් මිලයට ගන්නේ? තමන්ගේ දැනුම දියුණු කර ගන්නට විද්‍යාස්ථානයකට යන්නේ කොහොමද? තමන්ගේ දැනුම දියුණු කර ගන්නට කාලය ගත කර ගන්නට යන්නට එන්නට ගමන් වියදම් නැහැ. විභාගයක් ගන්නට මුද්දර ගාස්තුවන් නැති වන තත්ත්වයක් තිබෙනවා නම් ඉතාම හයාන කයි. ඒ නිසා හැම ගුරුවරයෙකුටම නොමිලයේ—මුද්දර ගාස්තුවෙන් තොරව—උසස් අධ්‍යාපනයට බිනාම විභාගයක් ගන්නට අවස්ථාව සලසා දීමට යුතුකමක් තිබෙනවා.

ගුරුවරයා ඉගෙනගත් තරමටයි ගුරුවරයා සමාජයට වැඩදායක කෙනෙක් වන්නේ. ගුරුවරයා යම්කිසි විෂයයක් ඉගෙන ගත් තරමට ගුරුවරයාගෙන් සමාජයටමයි සේවයක් වෙන්නේ. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටමයි එයින් යහපතක් වෙන්නේ. ඒ නිසා සමාජයට ටලකීමක් තිබෙනවා, පරම යුතුකමක් තිබෙනවා, ගුරුවරයාගේ දැනුම දියුණු කරවන්නට, ගුරු වෘත්තියේ සිටින කෙනෙක් යම්

[වි. ජ. ම. ලොකුබණ්ඩාර ගෙනා]

විභාගයකට පෙනී සිටිනවා නම් ඒ ගුරුවරයාගෙන් මුද්දර ගාස්තු අයකිරීම බරපතල වරදක්. මුද්දර ගාස්තු ගුරුවරයාගෙන් අය කරන්න හොඳ නැහැ. ඔවුන්ට ඒ සහනය දෙන්න ඕනෑ. ගුරුවරයා විභාග ගන්න ගන්නා තරමට, ගුරුවරයාගේ දැනුම දියුණු වන තරමට ගුරුවරයා සමාජයට වැඩ සදන සේවයෙකු වශයෙන් අංග සම්පූර්ණ වෙනවා. ඒ නිසා විවෘත විශ්ව විද්‍යාලය වැනි හැම උසස් අධ්‍යාපන ආයතනයකම ගුරුවරයාගේ දැනුම දියුණු කර ගන්නට පහසුකම් හා විශේෂ වරප්‍රසාද සලසා දිය යුතුයි කියා, මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.

දුෂ්කර පළාත් තිබෙනවා. කවුරු නැහැ කිව්වත් අපේ රටේ අපේ පළාත් වැනි ඒවායේ බොහොම දුෂ්කර ප්‍රදේශ තිබෙනවා. ඒ දුෂ්කර පළාතක සිටින ගුරුවරයාටත් කොළඹ විද්‍යාලයක සිටින අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ ඇඹිතියට නැත්නම් බිටින්දැටත්—ඒ අයට බොහෝවිට ලැබෙන්නේ කොළඹ විද්‍යාලයක්—ලැබෙන්නේ එකම වැටුපක්. දුෂ්කර පාසලක සිටින ගුරුවරයාට ඒ විද්‍යාලය පිහිටා ඇති ප්‍රදේශයේ ඇති දුෂ්කරතාවය සලකා විශේෂයක් කෙරෙන්නේ නැහැ. මෙය බරපතල අසාධාරණයක්. යම්කිසි කෙනෙක් කොළඹ වැනි පහසුකම් ඇති ප්‍රදේශයක තමන්ගේ ස්වාමි පුරුෂයාගේ කාර්ය ස්ථානයට සමීප ස්ථානයක සේවය කරනවා නම් ආයට ලැබෙන වැටුපත් දුෂ්කර පළාතක සේවය කරන ගුරුවරයාට ලැබෙන වැටුපත් එක සමානව ලැබෙනවා නම් එය ඉතාම බරපතල කාරණයක්. මේ නිසා දුෂ්කර පළාත් වල සිටින ගුරුවරුන්ට පහසු ප්‍රදේශවල සිටින ගුරුවරුන්ට තොලාබෙන ආර්ථික පහසුකම් සලස්වන්නට ඕනෑ. එසේ නැත්නම් දුෂ්කර පළාත් සඳකාලිකවම දුෂ්කර තත්ත්වයෙන් තබන්නට වෙනවා.

එමෙන්ම මා මේ අවස්ථාවේදී තවත් සන්දේශයක් සහගත කරන්න කැමතියි. මෙය එවා තිබෙන්නේ මහ මිය නිල්ල බ එල්. එච්. චන්ද්‍රත්න කියන ගුරුවරයෙක්. මේ එවා තිබෙන්නේ ආයාචනයක්. මා පැහැදිලිවම කියන්න ඕනෑ වැඩ වර්ජනය කළ බොහෝ අය, වැඩ වර්ජනයට නායකත්වය දුන් අය පවා බොහෝ අවස්ථා වල නැවත සේවය ලබාගෙන තිබෙනවා. ඔවුන්ට සේවය ලබා දී තිබෙනවා. මොහු මා පෞද්ගලිකව දන්නා කෙනෙක්. මේ චන්ද්‍රත්න කියන ගුරුවරයා ඇත්ත වශයෙන්ම එදා ගියේ වැටුප් ගෙනෙන්නයි. අම්පාර පැත්තේ සිට ඔහු ගියේ වැටුප් ගෙනෙන්න. ඒ නිසයි, මෙය සිදු වුණේ. මම හොඳට දන්නා කෙනෙක් නිසයි, මේ ප්‍රශ්නය ගැන සඳහන් කරන්නේ. වැටුප් ගෙනෙන්නට ගියාට පසුව එදා ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටියේ නැත කියා දඬුවම් ලබා තිබෙනවා.

එම්. වින්සන්ට් පෙරේරා මහතා

(කි.ප්‍ර. ආර්. ඩින්සන්ට් පෙරේරා)

(Mr. M. Vincent Perera)

I move,

“ That the Debate be now adjourned. ”

ප්‍රශ්නය විමසන ලදීත්, සහායමත විය.

භික්‍ෂු ඛිඳිස්සට්ඨ ආණ්ඩුකරුන්ගේ ප්‍රකාශයට,

Question put, and agreed to.

එට අනුකූලව විවාදය කල්තබන ලදී.

එතැන් සිට විවාදය 1982 සැප්තැම්බර් 10 වන සිකුදා පවත්වනු ලැබේ

இதன்படி விவாதம் ஒத்திவைக்கப்பட்டது.

விவாதம் 1982 செப்டம்பர் 10, வெள்ளிக்கிழமை மீளத் தொடங்கும்.

The Debate stood adjourned accordingly.

Debate to be resumed on Friday 10th September, 1982.

කල්ගැබීම

ஒத்திவைப்பு

ADJOURNMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා

(කි.ප්‍ර. ආර්. ඩින්සන්ට් පෙරේරා)

(Mr. M. Vincent Perera)

I move,

“ That the Parliament do now adjourn. ”

ප්‍රශ්නය සහායමත කරන ලදී.

භික්‍ෂු ආණ්ඩුකරුන්ගේ ප්‍රකාශයට,

Question proposed.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(කි.ප්‍ර. ලක්ෂ්මන් ඉයාකොඳි)

(Mr. Lakshman Jayakoḍy)

Mr. Speaker, I have given notice of three adjournment questions to be debated.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please! Nine Members have given notice of questions, and there are a large number of, about 25, Ministers. So if you can confine yourselves to short addresses, I would be grateful.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(කි.ප්‍ර. ලක්ෂ්මන් ඉයාකොඳි)

(Mr. Lakshman Jayakoḍy)

On the 27th of July, 1982, the “ Daily News ” gave a headline caption to the hydro-cracker probe that has been conducted in the United States by a team of Police officers of Sri Lanka, and it stated that :

“ the former Managing Director of the Ceylon Petroleum Corporation Dr. L. Wijetilleke, now a US citizen with a job in the World Bank, has declined to answer questions from a team of investigators now here to probe the hydro-cracker deal. . . .

Many allegations about the tender influenced the government decision not to go ahead with the project with public funds although private investors were told that their offers would be considered. No offers however were forthcoming.

US officials said that there was no legal provision to compel Dr. Wijetilleke to co-operate with the inquiry. He has taken up the position that he was harassed in Sri Lanka, and he does not intend subjecting himself to further harassments. ”

That is what he has said.

Now Sir, I want this question to be raised, mainly because the Police at the moment are having very valuable original letters of the Managing Director. I want to know from the Hon. Minister—I am very sorry that he is not here. One letter, Sir, is the letter of resignation of the Managing Director, and I am sure the Hon. Minister of Industries and Scientific Affairs could help us in a big way, because he had been copied a letter which the Managing Director had sent to His Excellency on 6.2.1980. Then, Sir, His Excellency the President also got another letter from him on 1.10.79.

Then there had been a coastal tanker, “Maduru Oya.” A letter has been sent to His Excellency the President as well as to the Hon. Minister on 6.10.1980. Then there are also 508 Board Minutes which are very important. There are hand-written documents, and there are letters regarding fees that were charged by the Associated Management Services dated 6.2.80, and there is also another letter written by this gentleman to the Minister of Industries and Scientific Affairs on 18.10.1979. So all these are documents that the Police are having.

I wanted the Hon. Deputy Minister to be here. Now the question is, why cannot he pursue these letters and let the country and the public know what these letters are. Prior to it—of course, if this gentleman is not prepared to come here and give evidence—will the Hon. Minister allow this House, the hon. Members of this House to know about the hydro-cracker deal? People just talk about these things, and we have heard that a lot of monies had been passed for a thing called the Sinhala Fund. I know nothing of this Sinhala Fund. No one knows about it.

Therefore, Sir, they might use this against the Sinhalese and say “Look, the Sinhalese are collecting money in this country in order to battle with the Muslims. in order to battle with the Tamils”, because there have been so many incidents like that. So we do not want that to take place. We are a peace-loving nation, Sir, and we are not going to take weapons against other citizens of this country. The Hon. Minister is here. I am very happy about it. Let him come and reveal what really happened in the hydro-cracker deal, and why it was not given. Therefore, I would like the Hon. Minister to give us a reply on that matter.

Then Sir, there is a matter which I raised with the Hon. Prime Minister about Air Lanka. Air Lanka was originally a FIAC project. It was made a GCEC project coming under Greater Colombo Economic Commission. Now, under this project, Sir, it is the duty of the GCEC to see that it is a commercially viable institution. The accounts must be looked into; the GCEC, must look into its activities, and all these activities should be made known to His Excellency the President. Thereby we accepted the position that once it became a GCEC

project there would be fair play, there would not be any fraud, there would not be any smuggling, there would not be any hanky-panky taking place.

I notice that the Hon. Ministers had gone and seen the kitchen of Air Lanka. I would like them to go and see the latrines, the bathrooms, the toilets of Air Lanka. Of course, they can only show the kitchen.

It is known that they are going to buy two Tridents, and when these Tridents are purchased, let it be recorded here, there will be so much money that will go out of this country that this organization will never pay till 1988. You can ask the Treasury; you can ask the Auditor-General who was looking into the accounts of Air Ceylon and then Air Lanka before it came under GCEC. If this organization is not going to pay till 1988, then what do you expect us to do? We have given them approval as a GCEC project; we have given them freedom to act in any way they like; but ultimately they will come to the Government for finance and thereby not be a viable organization till 1988! Therefore my only request is this: Let this Air Lanka give up its activities as a GCEC project. Let it come under the Minister of State whereby the Ministry officials can look into its accounts and close supervision can be made by the Auditor-General. There is a lot of money going to be involved.

Sir, we all know that all airlines in this world are going to the wall now. There was an incident very recently where the Laker organization, which was a very powerful airline at one stage, went to the wall. It crashed! That is going to happen to this if we are going to spend money of this nature. Therefore I would like the Hon. Minister to consider this. I know he cannot give a decision overnight on a matter like this. He has to consider it. They would have considered it when it went GCEC. But I feel that having gone GCEC, this airline will have to close down or the Treasury will have to pump money, the Government will have to pump money, so much so that all the other activities taking place in this country will have to stop. Therefore, I make that request from the Hon. Minister to consider this very seriously. Let Air Lanka come under the Minister of State. We have the highest confidence in him. Let it come under the close scrutiny of the Auditor-General. Let him look into the accounts daily, let there be daily tabbing taking place. If not, Sir, this will crash.

සමාජායතන

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I have been requesting hon. Members that where answers could be obtained orally, it is better to raise oral questions because there is a large list of questions to be asked. When Members go on asking questions of this nature, time is exhausted. Whatever is of importance and urgent you may ask.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி.*)
(Mr. Lakshman Jayakody)

එහෙම නම් ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නය වෙනත් දවසක අහන්නම්.

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்.*)
(Mr. Speaker)
කරුණාකර එහෙම අහන්න.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி.*)
(Mr. Lakshman Jayakody)
හොදමයි.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා
(*திரு. எஸ். டி. பண்டாரநாயக்க.*)
(Mr. S. D. Bandaranayake)

ගරු කථානායකතුමනි, මම මූලිකවම අහන ප්‍රශ්නය මේකයි :

(අ) 1982. 06. 19 වන දින ලෙනගම්පොල රජමහා විහාරස්ථානයේ සිට වල්ගම විහාරස්ථානය දක්වා පොසොන් මිහිදු පෙරහැර ගමන් කිරීමට ගම්පහ පොලිස් අධිකාරි විසින් අවසර දී තිබියදී පැලියගොඩ සහකාර පොලිස් අධික.පී විසින් මිගහවත්ත පොලිස් ස්ථානාධිපති මගින් පෙරහැර තහනම් කරවූයේ කුමන හේතුවක් නිසාද?

(ආ) දොම්පේ අ.සනසෙනා පිටත් වූ මෙම පෙරහැරට බියගම ආසනයට ඇතුළුවීමට ඉඩ නුදුන්නේ කුමන හේතුවක් නිසාද?

(ඇ) අවසර දී ඇති පරිදි නියමිත වේලාවට පෙරහැර පිටත් වී ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ජායනා කර මින් හා ජනතාව සාදනාද පවත්වමින් යන අතර, පැලියගොඩින් පැමිණි කැරලි මර්ධන පොලිස් රථයක් පාර හරස් කර වෙනස් මාර්ගයකට පෙරහැර හැරවූ අතර, සාදනාද දීම හා පිරිත් සජ්ජායනා කිරීම තහනම් කළේ කුමන හේතුවක් නිසාද?

(ඈ) මුස්ලිම් ප්‍රභූවරු එම පල්ලිය අසලින් පෙරහැර යන විට පිරිත් සජ්ජායනා කිරීම හෝ සාදනාද දීම ගැන කිසිසේත්ම විරුද්ධත්වයක් නොදක්වන බව සංවිධායකවරුන්ට දන්වා ඇති බව ඇමතිතුමා දන් තේද?

(ඉ) මේ සිද්ධි අනුව ප්‍රදේශවාසීන් මහත් අසහනය කට පත්ව සිටින අතර, මේ සම්බන්ධව සංඛාරණ පරීක්ෂණයක් ඇති කර, මෙතනදී බොද්ධ, මුස්ලිම් ජාති හේදයක් ඇති කිරීමට උත්සාහ ඇරැවේ කවුද යන්න වාර්තා කිරීමට කටයුතු යොදන්නේද යන ප්‍රශ්නයක මේ මූලික වශයෙන් ඉදිරිපත් කරන්නේ.

ඊළඟට, තවත් ප්‍රශ්නයක් තිබෙනව ඉදිරිපත් කරන්න.

Will the Hon. Minister inform this House and the country, the present position of the police inquiry on the attack that was made with hand bombs, etc., on the life of Madam Sirimavo R. D. Bandaranaike on the 12th of August 1981, at the commemoration rally of the August 12th hartal in Gampaha? When does the law officers expect to prosecute the assailants? (*Interruption*). What is the Hon. Minister shouting about?

The other matter is, why has the Government decided to close down on the 31st of August 1982 the Sri Lanka State Flour Milling Corporation in Colombo, which is working efficiently and profitably and retrench about 1,200 workers? This Mill was established in 1968 and was running at a profit. The workers were paid monthly incentives and in addition a fairly large bonus was also paid annually.

Will the Hon. Minister make a statement to this House and the country as to why this Mill is being closed down?

ආර්. සම්පන්දන් මහතා (ත්‍රිකුණාමලය)
(*திரு. ஆர். சம்பந்தன்—திருகோணமலை.*)
(Mr. R. Sampanthan—Trincomalee)

Sir, I raise this question as a matter of some urgency, because it affects standing crops under the Kantalai tank. There was inadequate water in the Kantalai tank for the 1982 Yala goda cultivation, and at the conference which was summoned by the Hon. Minister with the Members of Parliament and relevant Government officials, a decision was taken that the water available in the Kantalai tank will be apportioned in equal halves amongst the purana cultivators and the colonists who cultivated under that tank, and in terms of that decision, subsequently ratified at a cultivators' meeting, the cultivation commenced.

After the commencement of cultivation, a large number of persons engaged themselves in illicit cultivation. In other words, they went outside the scheme of cultivation and cultivated substantial extents of land, resulting in water being diverted for this illegal cultivation. The water being diverted for illegal cultivation has resulted in legitimate cultivators in the Tambalagamam village, who are at the end of the channel, not receiving water and the crops have been dying. Some of the purana cultivators who did legitimate cultivation have already suffered total damage to their crops, and have been compelled to abandon their crops. Therefore, I want to request the Hon. Minister to take adequate action to ensure that water reaches the lower end of the channel, and that the purana cultivators in

Thambalagamam who are doing legitimate cultivations are entitled to their due share of water, free of obstruction that is being caused by the illicit cultivators mid-way down the channel. The only way in which this can be ensured is by the Government setting up a police post in certain parts of the channel-way along which the obstructions take place.

Some weeks ago, the Government agent, Trincomalee, took a decision to destroy the illegal cultivation by spraying a liquid substance called Terrakot. This was in fact sprayed in some parts of the purana paddy fields, where the illegal cultivation has taken place and about 15 to 20 acres of paddy fields were completely destroyed. But, for some strange reasons, the same action has been suspended in the upper regions of the channel and the illegitimate, illegal cultivation by colonists has not been destroyed in the same way. So, on the one hand, legitimate cultivators in the Thambalagamam village doing the purana paddy fields are not receiving water. Whenever there has been legitimate cultivation in the purana paddy fields, the crop has been destroyed. The colonists who cultivate high up, further up the channel, are getting water for their legitimate cultivation and also for their illegal cultivation, and the illegal cultivation has not been destroyed, and they are preventing water flowing down the channel to reach the purana paddy fields. This is a very serious matter. I have been informed that certain public officials engaged in actively encouraging the colonists to do this illegal cultivation have received monetary consideration to turn a blind eye to this illegal cultivation.

They have encouraged this illegal cultivation, and poor colonists have parted with good money to some of these public officials. I want to ask the Government whether it would take some stringent action against public officials who have conducted themselves in such a way as to defeat the scheme that the Government devised in respect of cultivation in this area.

Thirdly and finally, I want to ask the Government whether, in view of the situation prevailing in regard to the mode of cultivation under the Kantalai tank, the Government would take steps to ensure that sufficient water is released from Minneriya to replenish the Kantalai tank adequately and for an adequate period of time to ensure that the standing crop under the Kantalai tank is saved.

I am informed that the Mahaweli Authority, on representations made, has already taken steps to issue water from the Minneriya tank to the Kantalai tank to replenish the Kantalai tank. I want to impress upon the Government all the circumstances I have outlined earlier. If the Government wants to save the standing crop, the legitimate cultivation, this can only be done by sufficient water being released from the Minneriya tank.

I want to impress upon the Government that the Government is obliged to take that step because these farmers, engaged in legitimate cultivation have done so in terms of the scheme devised by the Government for cultivating extents which the Government approved, and the Government, I think, is obliged to make water available. I am told that there is plenty of water available in the Minneriya tank, and I want the Government to take steps to see that a sufficient quantity of water is made available for an adequate period of time to ensure that at least the crop now standing is saved from destruction.

ஊ. பொ. ஓர்னீநினை மெனை

(திரு. கா. பொ. இரத்தினம்)

(Mr. K. P. Ratnam)

I have given notice of a question to the Minister of Internal Security and Deputy Minister of Defence requesting him to make arrangements immediately to allow lawyers and parents and family members of the persons under detention orders to visit them at least once a week.

சபாநாயகரவர்களே, சித்திரவதைக்கு உட்படுத்தப்பட்ட பலர் தங்களுக்குச் செய்யப்பட்ட சித்திரவதைகளைப்பற்றி மீதிமன்றங்களிலே வாக்குமூலங்கள் கொடுப்பதைப் பக்திரி கைகளில் பார்க்கிறோம். அரசாங்கம் செய்யச் சொல்லாவிட்டாலும் ஆயுதப்படையினர் அரசாங்கத்தினுடைய கொள்கையை மீறிச் செய்கிற நிலையிலே பல சித்திரவதைகள் நடைபெறுகின்றன. அவற்றை வாசிக்கும்பொழுது மனிதப் பண்புள்ள எல்லாருடைய உள்ளமும் கொதிக்கத்தக்கதாக இருக்கிறது. இதைத் தடுப்பதற்காக, பயங்கரவாதச் சட்டத்தின் கீழும் ஏனைய கொடுமையான சட்டங்களின்கீழும் கைது செய்யப்படுகிறவர்கள், அவ்வாறு கைது செய்யப்பட்டதும் எங்கே வைக்கப்பட்டிருக்கிறார்கள் என்பதை உடனே அறிவித்து ஒரு கிழமைக்குள்ளேயே அவர்களுடைய பெற்றோர் அல்லது அவர்களுடைய வழக்கறிஞர்கள், அல்லது அவர்களுடைய குடும்ப உறுப்பினர்கள் அவர்களைச் சந்திக்கத்தக்கதாக இருந்தால் அவர்களுக்குச் செய்யப்படுகின்ற கொடுமைகளை அவர்கள் அறியத்தக்கதாக இருக்கும்; அவற்றைத் தடுப்பதற்கு வேண்டிய நடவடிக்கைகளை அரசாங்கத்தோடு தொடர்புகொண்டு எடுக்க வாய்ப்பாகவும் இருக்கும்.

ஆகையால், பயங்கரவாதச் சட்டத்தின்கீழ் கைது செய்யப்படுகிற இளைஞர்கள் அவ்வாறு கைதுசெய்யப்பட்டதும் எங்கே வைக்கப்படுகிறார்கள் என்பதை அறிவித்து அவர்களை ஒரு கிழமைக்குள்ளேயே அவர்களுடைய பெற்றோரும் குடும்ப உறுப்பினர்களும் வழக்கறிஞர்களும் இலகுவாகச் சந்திப்பதற்கு வேண்டிய நடவடிக்கைகளை எடுக்கவேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன்.

ஏ. பி. அலாலசுந்தரம் (கோப்பாய்)

(திரு. ஏ. எம். ஆலாலசுந்தரம்—கோப்பாய்)

(Mr. A. M. Alaalasundaram—Kopay)

An assurance was given by the Hon. Minister of Internal Security and Deputy Minister of Defence on the Floor of this House that action would be taken to open an Immigration and Emigration Office for the issue of passports in Jaffna. I think the Government has acted

I will first finish with the question of the hon. Member for Attanagalla. Who is answering the question raised by the hon. Member for Attanagalla?

பிரேமலக்ஷ்மி மெனா (கிழக்கு வங்காள அமைச்சர்)

(திரு. சிறில் மத்திய—கைத்தொழில், விஞ்ஞான அலுவலக அமைச்சர்)

(Mr. Cyril Mathew—Minister of Industries and Scientific Affairs)

Sir, this is the second time within the last few days that the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) has raised this question about the hydro-cracker.

Firstly, I would like to inform him and the House that the idea of a hydro-cracker is to convert the heavier fuel oil that is left behind in the refinery into higher traction. The Petroleum Corporation feels that as there is a very heavy demand for the fuel oil which is left behind, and as fuel oil will be the raw material which the hydro-cracker will convert into higher traction, they would not require a hydro-cracker at this moment. Therefore, the hydro-cracker project has been dropped. I hope the hon. Member understands the position now.

The hon. Member was referring to certain letters sent by one Dr. Wijetilleke. Of course, I can excuse him because he was not here in the House at the time this matter came up and when a Select Committee was appointed and the whole matter was gone into. He, of course, came to this House when the former Member for Attanagalla was expelled for certain reasons, and he stabbed in the back two of his party members, one a lady called Chandrika Bandaranaike and then—

சென்ட்ரல் அமைச்சர் மெனா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Call for the CID report.

பிரேமலக்ஷ்மி மெனா

(திரு. சிறில் மத்திய)

(Mr. Cyril Mathew)

—another person called Anura Bandaranaike. He stabbed in the back and came here. Therefore, that time he was not here, and he even does not take the trouble to read HANSARD to know what transpired during that time. He comes here and keeps on talking about the hydro-cracker—a matter was gone into by a Select Committee of this House.

Sir, certain allegations were made. Certain letters were distributed among Members of Parliament. Mr. Speaker, you will remember that we brought it to your notice and you summoned me and I told you that this was an exercise to throw mud.

சென்ட்ரல் அமைச்சர் மெனா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Then why is the CID carrying on investigations?

பிரேமலக்ஷ்மி மெனா

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order please! Let him answer.

பிரேமலக்ஷ்மி மெனா

(திரு. சிறில் மத்திய)

(Mr. Cyril Mathew)

Let me tell you. Do not be in such a hurry. You cannot stab people in the back. You can do that in your party organization.

சென்ட்ரல் அமைச்சர் மெனா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

On whose side are you?

பிரேமலக்ஷ்மி மெனா

(திரு. சிறில் மத்திய)

(Mr. Cyril Mathew)

I am on the side of the people who are legitimately entitled to call themselves the SLFP.

When you summoned me I told you, Sir, that I think it is an exercise to throw mud. The person who sent the letter had no intention of coming back to this country. You are aware of that. And, therefore, I appealed to you not to take any steps until the person who wrote the letter appears before you and says, "I am willing to give evidence on this matter." Mr. Speaker, you appointed a Select Committee. The Select Committee went into the matter and requested him to come and make out his case. He never appeared! Therefore the Select Committee had to set aside all those letters and make a decision. They could not come to any decision because the complainant never turned up to state his case.

I made a complaint to the police that this was a matter where a charge of criminal defamation could be brought against this individual. Therefore the police looked into it and they came to the conclusion that there were grounds to frame a charge. The first thing they had to do was to go and meet this man and get a statement. So the police went in search of him. This is quite different from the way the last government acted. You remember, Sir, that during the Insurgency—(Interruption.) Yes. I am trying to show you how you acted and how we are acting. Insurgents made charges that Sunethra Rupasinghe and Kumar Rupasinghe instigated them. What did they do? Did they sent the police to inquire?

சி. டி. வந்தவரையாகை மெனா (தெலுங்க)
(திரு. எஸ். டி. பண்டாரநாயக்க—கம்பஹ)
(Mr. S. D. Bandaranayake—Gampaha)

நாடு சிறைச் ச
எழுந்தார்.
rose.

கொண்டிருக்கிறீர்கள்
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order, please ! Please be seated.

லக்ஷ்மன் ஜயகோடி மெனா
(திரு. லக்ஷ்மன் ஜயகோடி)
(Mr. Lakshman Jayakoḍy)

He is for the Muslims, he is for the Tamils, he is for the Sinhalese ! Shameless man ! He is a hoax.

சிரில் மெனா
(திரு. சிரில் மெனா)
(Mr. Cyril Mathew)

How do we act ? Here is a man who has made an allegation. The police say there are grounds to prosecute him. Therefore the police went in search of him.

Now, how did they act ? When charges were made by the insurgents that Sunethra Rupasinghe, Kumar Rupasinghe and Senaka Bandaranaike had instigated the revolt in 1971, did they send the police to get their statements ?

லக்ஷ்மன் ஜயகோடி மெனா
(திரு. லக்ஷ்மன் ஜயகோடி)
(Mr. Lakshman Jayakoḍy)

Has that got to be repeated, Sir ? Sir, you have to control this House.

சிரில் மெனா
(திரு. சிரில் மெனா)
(Mr. Cyril Mathew)

Did they send the police to get their statements ? Newspapers were told not to publish details of the statements made in Court.

லக்ஷ்மன் ஜயகோடி மெனா
(திரு. லக்ஷ்மன் ஜயகோடி)
(Mr. Lakshman Jayakoḍy)

But you have taken money, according to these letters—a very serious matter. Rs. 10 million to the Sinhala Fund, they say, was taken.

சிரில் மெனா
(திரு. சிரில் மெனா)
(Mr. Cyril Mathew)

There is another serious matter, where six gunny bags of money had been carried to Mrs. Bandaranaike's house ! That is being looked into.

சி. டி. வந்தவரையாகை மெனா
(திரு. எஸ். டி. பண்டாரநாயக்க)
(Mr. S. D. Bandaranayake)

So probe it.

கொண்டிருக்கிறீர்கள்
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

We are straying. Shall we confine ourselves to the question ?

சிரில் மெனா
(திரு. சிரில் மெனா)
(Mr. Cyril Mathew)

I had to say that because he said something about the Sinhala Fund. He does not like our making these comments. Then let him keep quiet.

கொண்டிருக்கிறீர்கள்
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

The more he disturbs, the graver will be the situation.

சிரில் மெனா
(திரு. சிரில் மெனா)
(Mr. Cyril Mathew)

Now he is saying there is a Sinhala Fund. I am telling you, Sir, not only the Sinhala Fund, there were six gunny bags of money carried physically into the Rosmead Place house of Mrs. Bandaranaike.

லக்ஷ்மன் ஜயகோடி மெனா
(திரு. லக்ஷ்மன் ஜயகோடி)
(Mr. Lakshman Jayakoḍy)

That is the subject matter of a Select Committee. Now he is probing into what is going on in a Select Committee. He has no right to raise it here. (Interruption).

கொண்டிருக்கிறீர்கள்
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order, please ! When certain issues have been raised and certain questions have been asked, how he answers or what matters he refers to is for him to decide. I cannot help it.

சிரில் மெனா
(திரு. சிரில் மெனா)
(Mr. Cyril Mathew)

The allegation was made by an hon. Member on the floor of this House that another hon. Member of the House told him so, and he says this is the subject matter of a Select Committee. What he raised in this House is also the subject matter of a Select Committee. The report is published. Why did he not read that report before he came here ? He is talking nonsense !

கெனெட் ஹரின்ட்ரா கோரியா **மொழி** (நியோகியர் குழு பரிசீலனை அலுவலர்)

(திரு. ஹரிந்திர கோரியா—பொது நிர்வாகப் பிரதி அமைச்சர்)

(Mr. Harindra Corea—Deputy Minister of Public Administration)

Sir, can you give me a second? As a Member of the Select Committee, I must say that the charges made by the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) are entirely wrong, because we went into the matter and there is not an iota of evidence of harrassment and not an iota of evidence of any of the charges; we found that out. You should read the report. It is not fair of you to say so. (*Interruption*). The hon. Member for Attanigalla must show respect for a Select Committee of this House, because we went into all these matters.

கெனெட் ஹரின்ட்ரா கோரியா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

You must give an assurance in this House that the man can come here and make this charge, and that assurance must be given by the police.

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please! Let the Hon. Minister reply. If you want to ask anything else you can do so.

கெனெட் ஹரின்ட்ரா கோரியா

(திரு. ஹரிந்திர கோரியா)

(Mr. Harindra Corea)

The Select Committee found no evidence and you cannot make those charges.

கெனெட் ஹரின்ட்ரா கோரியா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

How can you say that there is no evidence when there is so much of evidence? Then why is the CID going now?

சைரில் மெதேவ்

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

What is he talking about? He is saying that the police must give the assurance. The police went to the USA, they met him and he would not come before the police. The FBI contacted him, saying that the police were there to get his statement. Then he could have told the police that he wanted protection. The police are here to protect people, they would have given him that assurance. So, what is the hon. Member talking about? He is talking nonsense.

கெனெட் ஹரின்ட்ரா கோரியா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

He wanted to come here and give evidence.

சைரில் மெதேவ்

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

If he wants to come here, let him come here, you can bring him.

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please! you might not be able to get the reply if you go on disturbing in that fashion.

சைரில் மெதேவ்

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

Sir, this is in complete contrast to our action on this matter. He will understand only if I tell him the background. Therefore, I have to digress a little in this matter. Only if I compare our actions with their actions will he be able to get a complete realization of the position.

As I said earlier, allegations were made against Sunethra and Kumar Rupasinghe and certain others, but the police never went to inquire into that. Allegations were made against the hon. Member by one of his supporters whom he instigated to start the insurrection in Divulapitiya. He is Gandhi alias Chandrasekera, whose only request to the police was, "Bring the MP for Divulapitiya"—that is this Lakshman Jayakody—"Then I will tell you exactly how he asked us to organize this insurrection". What did he do? He asked the police to destroy him.

கெனெட் ஹரின்ட்ரா கோரியா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

In other words, Sir, I am also one of the conspirators?

சைரில் மெதேவ்

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

He killed the man who made the allegations against him. He was the man who instigated that insurrection in Divulapitiya.

அங்கத்தவர் ஒருவர்

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Shame! Shame!

கேள்வனை **பீலகோடி** **மெனா**
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)
 Shameless man !

பிரிசீ **மேனிலி** **மெனா**
 (திரு. சிறில் மத்திவ்)
 (Mr. Cyril Mathew)

The JVP classes were held in his house, and what did he do ?

கிபாநாயகர்
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

In whose house ?

பிரிசீ **மேனிலி** **மெனா**
 (திரு. சிறில் மத்திவ்)
 (Mr. Cyril Mathew)

This Lakshman Jayakody's house, on the first floor. That is where they held the classes.

கிபாநாயகர்
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

I think the Hon. Minister will restrain himself from making references to the conduct of a Member of Parliament.

பிரிசீ **மேனிலி** **மெனா**
 (திரு. சிறில் மத்திவ்)
 (Mr. Cyril Mathew)

No ; he is here, if it is not so he can say so. I am saying this straight to him here in this House.

கிபாநாயகர்
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

There is another question to be answered.

பிரிசீ **மேனிலி** **மெனா**
 (திரு. சிறில் மத்திவ்)
 (Mr. Cyril Mathew)

I am telling him these things so that he can compare their actions and our actions. It is only then that he will realize what correct action is. When these allegations were made, a Select Committee was appointed and the whole matter was gone into. The Select Committee Report is there for him to read if he wishes to do so. He should have read HANSARD before he raised the question.

Then, as I said earlier, the police were sent to get a statement from him, and he refuses to make a statement. I do not know what the next step would be. But I believe it is for the police to institute a prosecution against him even *in absentia*. Why are you shaking your head ? You had better go and bring him if you can. We cannot bring

that man here physically : we can only ask him to come here. If you are so interested, why do you not bring him here ?

கேள்வனை **பீலகோடி** **மெனா**
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

I am interested because it is public money. There has been a robbery.

பிரிசீ **மேனிலி** **மெனா**
 (திரு. சிறில் மத்திவ்)
 (Mr. Cyril Mathew)

Then you can bring him here, instead of making various charges.

கேள்வனை **பீலகோடி** **மெனா**
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

Rupees ten million to the Sinhala Fund.

ரனில் **விக்ரமசிங்ஹ**
 (திரு. ரனில் விக்ரமசிங்ஹ)
 (Mr. Ranil Wickremasinghe)

How can you say that, when you have robbed the country for seven years ? Will you withdraw that statement ?

கிபாநாயகர்
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

Order please ? Hon. Member for Attanagalla I think I have to tell you that you are putting your foot in and getting yourself involved too much. Will you be seated and let the Hon. Minister reply ? Hon. Minister, have you finished your reply ?

ஹரிந்திர கோரியா
 திரு. ஹரிந்திர கோரியா)
 (Mr. Harindra Corea)

He is making false charges.

பிரிசீ **மேனிலி** **மெனா**
 (திரு. சிறில் மத்திவ்)
 (Mr. Cyril Mathew)

Sir, he says that it is robbery. Then, what about the six gunny bags full of money that were carried into his leader's house ? All that money was in notes.

ரனில் **விக்ரமசிங்ஹ**
 (திரு. ரனில் விக்ரமசிங்ஹ)
 (Mr. Ranil Wickremasinghe)

Thousand rupee notes !

பிரிசீ **மேனிலி** **மெனா**
 (திரு. சிறில் மத்திவ்)
 (Mr. Cyril Mathew)

One man could not lift the gunny bag of notes. They had to get two people.

கட்சியினர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Now forget that and get back to the reply.

கனல்சேன் பீலகோடி மஹா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Robbery.

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

He said something about a robbery.

கட்சியினர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order please ! I could not hear that.

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

He said something about a robbery. Did you not say so ?

கட்சியினர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

May I know what he stated ? There are other questions. Please carry on.

அங்கத்தவர் ஒருவர்

(அங்கத்தவர் ஒருவர்)
(A Member)

Tell him to withdraw that.

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

Is he withdrawing that ? Or shall I continue with the other robbery ? —(Interruption).

கட்சியினர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

He has already withdrawn.

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

No.

கனல்சேன் பீலகோடி மஹா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

What should I withdraw ?

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)
Robbery.

கட்சியினர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order, please ! Robbery used in that context.

கனல்சேன் பீலகோடி மஹா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I did not call him a robber. It was said that Rs. 10 million had to be given to the Sinhala Fund and that has been canvassed at the Select Committee.

ரணில் விக்ரமசிங்க

(திரு. ரணில் விக்ரமசிங்க)
(Mr. Ranil Wickremasinghe)

He said there was a robbery of public funds.

கனல்சேன் பீலகோடி மஹா

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I did not call him a robber.

கட்சியினர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

He said that word has not been used. Please carry on now.

சிரில் மாதேவ்

(திரு. சிறில் மத்திவ்)
(Mr. Cyril Mathew)

If the hon. Member for Attanagalla wishes to hear anything more, I can tell him.

கட்சியினர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

That is enough. Minister of Defence to answer the question raised by the Member for Gampaha.

ரணில் விக்ரமசிங்க

(திரு. ரணில் விக்ரமசிங்க)
(Mr. Ranil Wickremasinghe)

Before the Hon. Minister of Defence answers that, I thought of enlightening them on certain facts which would be quite helpful. It is about a temple.

கட்சியினர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Any Minister can reply on his behalf.

රනිල් වික්‍රමසිංහ මහතා

(திரு. ரணில் விக்கிரமசிங்கம்)

(Mr. Ranil Wickremasinghe)

This is in connection with a perahera which was organized by the Lenagampola temple in the Dompe AGA's division which belongs to Mapitigama GS division. It was not allowed to pass through a certain section of Biyagama AGA's division which comprises Walgama GS division, Malwana, in which Muslims live.

I thought, Mr. Speaker, I should enlighten the House about something that has taken place. Generally in these areas, Biyagama, Kelaniya, etc., most of the peraheras are held within the GA's division itself. Now, in Walgama there is the Buddhist temple and that temple had its own peraheras. This of course was in the Lenagampola. If the Lenagampola temple perahera goes through Malwana and returns to Mapitigama it will be covering a route even longer than the one taken by the Kandy Perahera. But going back, I must mention that last year, during Poson, for the first time in the Lenagampola temple a priest had organized a procession and taken it through Malwana during the time when the Muslims were having some function in the mosque. Subsequently the police had come and intervened in the matter to maintain order. I was not in the Island at that time; I was in the United States. But I must say that the priest and some of the SLFP people in the area had spread the story that the procession was stopped, and the police was sent at the instigation of the Minister of Transport, Mr. Mohamed, and there was lot of feeling that had grown up there. Fortunately Buddhist priests and some others from Walgama came to Borella, met the priest in the Borella temple who is well known to the Hon. Minister of Transport, and asked, why the Minister did this. The priest said, "Do not be fools, the Hon. Minister is in London, he could not have given instructions."

That was the background last year, and subsequently I think there were discussions, and I suggested—this was a funny situation—that if they want to have peraheras coming from Mapitigama to Walgama or any other areas, once an application is made to the police, then it will be taken up by the DIGS—there are two DIGS involved—who will see that sufficient steps are taken to maintain law and order when these processions are held and no clashes occur. Otherwise you might have a situation like in Galle. This year too the priest of the Lenagampola temple had organized the procession. He had not applied to the police for a loudspeaker permit or any other permits that are necessary. Subsequently the police has suggested that, instead of going through that area where the mosque is they should take another route. That was on the previous day or so. In fact, there had not been any truck which came and stopped the procession. The police might have been there. Funnily enough, this was a Poson perahera held two weeks after Poson.

I was not in Colombo on this day. I happened to be at Mahiyangana on the day on which actually the funeral of a priest, who was very respected in the whole area, took place. He is the founder of the Kanduboda Vipassi Bhavana Centre and the funeral was taking place in the adjoining village where all the Buddhist priests of Mahara, Dompe, Biyagama and Kelaniya were participating. In fact, His Excellency the President came to the temple the previous day. And that morning in fact Mrs. Bandaranaike too had gone. Funnily enough, when all the Buddhist clergy and the laymen were participating in this funeral, they had organized what is called a Poson perahera on this day. What I understood on the previous day was this. The police had asked them to take another route to Walgama. They were not prevented from going to Biyagama. They were in the Walgama G.S. Division itself and they went through.

Subsequent to that, there had been a campaign—this proves what I said in this House yesterday—against me. They get the priest and people in Mapitigama to sign a petition against me. It does not matter to me. I know the priest of the Walgama Temple. In fact, he saw me some time after, because I was in Mahiyangana and on the way back I was injured and I was not available for three weeks. The priest came subsequently. I said that there was no problem. As far as Walgama is concerned the Muslims and Sinhalese have lived together. A week before Poson I went to a *dansela* which was really run by a Muslim Youth Society and the society in the temple. Then, for the first time, we had a pandal in the area which was put up jointly by the Muslims and the Buddhists. But after this, they started this campaign. Subsequently, some Muslims who were going from Hanwella to Malwana were assaulted at Mapitigama. Then there is a water supply scheme which supplies water to the Sinhalese and Muslims in Walgama. The water intake for this is at Mapitigama. The people had damaged it. I think the police had moved in and restored order for the safety of those who were travelling. When I heard that the water intake was damaged I sent a message asking the police to protect public property. This is what has been happening.

For the last few weeks they have been carrying on a campaign on the question whether Malwana should be named a Muslim village or some other village in the G.S. division. There were some people who took part in this and who were responsible for looting some of the shops at Malwana. Now they are carrying it on here. Their campaign is to tell one thing to the Sinhalese and another thing to the Muslims. Fortunately, I happened to be in the House when this was raised. This is led by the supporters of the Sirima faction because there is a fairly powerful section backing Mr. Suriaarachchi in that area. They are now carrying on this campaign. Firstly, they said that I had done it and the Minister of Transport had done it this year, but I said that I was not even in Colombo.

They had not applied for any permission. I would like to say that they are carrying on this campaign throughout Gampaha. The hon. Member for Gampaha (Mr. S. D. Bandaranayake) tried to have a meeting in a Muslim area in Attanagalla after trouble broke out in Galle. This is what they are doing. They come and say one thing here and are digging into the garbage can trying to live on communalism. A certain number of people had been injured in the last few days in the Mapitigama area. Do you want to carry this on? Do you want to have murders? These irresponsible statements are made because they want to cash in on communal feelings—a bankrupt party without a leader, without a candidate for the Presidential election! They come and say one thing to the Sinhalese and another thing to the Musiims.

I ask the hon. Member for Gampaha to come to Malwana, to come to Walgama, so that both of us could go and say what we have got to say because what I say, whether it be to the Muslims or the Sinhalese, is the same. What they say is different. I challenge him to come. Even here they are raising it to get it published in the papers.

I wish to tell you, Mr. Speaker, that some of the SLFP supporters and some people at Mapitigama have said that when the Minister went to Malwana for Ramazan they were going to take his photograph and show it to the Muslims. I said that I am coming to Malwana. I have gone to Malwana for Ramazan. We celebrate the religious functions of the Buddhists, the Christians and the Muslims. Not only I, but the Hon. Minister of Justice, the Diyawadana Nilame, the District Minister, and many others were there.

They were going to publish it in the 'Dinakara'. I said, "come and take photograph, you are free to publish them". This is the campaign they are carrying on here. Of course he comes here and speaks in another way as if he is unaware of what is happening, and they are tryig to foster ill-feeling among the Muslims and the Sinhalese and then trying to cash in and tell the Sinhalese, "Look, the Government is favouring the Muslims," and catch votes there, and thereafter go to the Muslims and say "The Governement is incapable of defending the Muslims", and take their votes. I am saying this because already a few people have been assaulted in Mapitigama and the police had to take action. Public property was destroyed; the intake of the water supply scheme at Malwana, which the Hon. Prime Minister was due to open has been damaged. In this situation, I am very sorry that the hon. Member for Gampaha has raised this matter. In fact, yesterday I said in Parliament that some members of the SLFP are rousing comunal feeling and that is what the hon. Member for Gampaha has done today in this House.

உப. டி. பந்தரநாயகம்
(திரு. எஸ். டி. பண்டாரநாயக்க)
(Mr. S. D. Bandaranayake)

கூடுதல்—
எழுந்தார்.
rose.

கலாநாயகரே
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order please! Sit down, please.—(Interruption) I am asking you to sit down.

தேவதேவன்
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
உயிரிழந்தார்?

உயிரிழந்தார் (அங்கத்தவர் ஒருவர்)
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
உயிரிழந்தார்?
உயிரிழந்தார் (அங்கத்தவர் ஒருவர்)
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
உயிரிழந்தார்?

With regard to the second question raised by the hon. member for Gampaha. I have had no notice of it. I will look into it and give an answer.

கலாநாயகரே
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Is anybody replying to the question raised by the hon. Member for Nallur?—Minister of Health

உயிரிழந்தார்
(திரு. எம். வினசென்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

There is a question raised by the hon. Member for Attanagalla with the Hon. Prime Minister in regard to the GCEC and Air Lanka Ltd. That is the first question. May I reply to that?

கலாநாயகரே
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Is the reply ready?

உயிரிழந்தார்
(திரு. எம். வினசென்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Yes. The allocation of functions of Ministers ia a matter for His Excellency the President under the Constitution. Aviation is a function that the President himself has to attend to as Minister of Defence. The suggestion that the GCEC should cancel the registration of Air Lanka and the GCEC should cancel the registration of Air Lanka and the GCEC project, is a matter for the GCEC to determine under its law.

ஊ. சூ.

மேல வாய்வே ரவணை இடனய ஸடகா ஸவகிய கலால நிரரடி கடி ஸுது தான் டனலது சி மன்திந்
தீந் சிவலகன் ணை சிசி லீலா பகாடிசிவ டகல்லா சிவ சிவலக ஸந்லாசி ஸன்லாக வை

1982 டிசம்பர் 20 வன சிகுராடி

ஸைலுக்கலா லுணை ஸே சிசிய ஸுதுடி.

குறிப்பு

அங்கத்தினர் இலுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சார்ட் பதிப்பாடிரியருக்கு

1982 ஓகஸ்ட் 20, வெள்ளிக்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report
and the copy containing the corrections must reach the Editor of HANSARD,

not later than

Friday, 20th August, 1982

